



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2366/31 - 2024 ජනවාරි මස 12 වැනි සිකුරාදා - 2024.01.12

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

### I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය

රජයේ නිවේදන

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2018 අංක 19 දැරන ජාතික විගණන පනතෙහි 30(1) වගන්තිය අනුව, 1984 මාර්තු 20 දිනැති අංක 289/23 දැරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පළ කරන ලද ශ්‍රී ලංකා විගණන සේවය පිළිබඳ සේවා ව්‍යවස්ථා සංග්‍රහයන් රට සිදු කරන ලද සංගේධනත් 1985 දෙසැම්බර් 20 දිනැති අංක 380/61 දැරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පළ කරන ලද විගණන පරික්ෂක සේවය පිළිබඳ සේවා ව්‍යවස්ථා සංග්‍රහයන් රට සිදු කරන ලද සංගේධනත් වෙනුවට, පිහිටුවනු ලබන ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය නම් වූ සේවාවට අදාළ වන සේවා ව්‍යවස්ථා සංග්‍රහය පහත සඳහන්වේ. විගණන සේවා කොමිෂන් සභාවේ නියෝගය පරිදි.

මේකම්,  
විගණන සේවා කොමිෂන් සභාව.

2024 ජනවාරි මස 12 දින



## 1. ක්‍රියාත්මක වන දිනය

මෙම සේවා ව්‍යවස්ථා සංග්‍රහය 2024.01.16 දින සිට ක්‍රියාත්මක වේ.

## 2. පත්කිරීමේ බලධරයා පිළිබඳ විස්තර

2.1. පත්කිරීමේ බලධරයා : විගණන සේවා කොමිෂන් සභාව

## 3. සේවා ගණ පිළිබඳ විස්තර

## 3.1 සේවා ගණ සහ ග්‍රේනිය

සේවා ගණය	පන්තිය / ග්‍රේනිය
ඡේදය විධායක	විශේෂ ග්‍රේනිය
විධායක	I පන්තිය II පන්තියේ I ග්‍රේනිය III පන්තියේ II ග්‍රේනිය
ක්‍රේතුගත / කාර්යාලගත	අධි ග්‍රේනිය III පන්තියේ I ග්‍රේනිය III පන්තියේ II ග්‍රේනිය

## 3.2 පැවරෙන කාර්යය පිළිබඳ පොදු නිර්චිත පොදු නිර්චිත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවෙන්, 2018 අංක 19 දරන ජාතික විගණන පනතෙන් හා විගණන කාර්යය සඳහා ආනුජාධික වෙනත් ලිඛිත නීති මගින් විගණකාධිපතිවරයාට පැවරි ඇති ව්‍යවස්ථාපිත බලත්තල ප්‍රකාර මූල විසින් ඉටුකළ යුතු සමඟේ කාර්යාලයෙහි අන්තර්ගත කාර්යයන්ට අනුකූලව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවෙන් මෙන්ම 2018 අංක 19 දරන ජාතික විගණන පනතෙහි 3.1 (අ), 41.2, 55 වගන්ති මගින් දක්වා ඇති සියලු ආයතනයන්හි විගණන විෂය පරිය තීරණය කිරීම, විගණන ප්‍රතිපත්ති සම්පාදනය, විගණනය සැලසුම් කිරීම, එවා ක්‍රියාත්මක කරවීම, අධික්ෂණය, වාර්තාකරණය, තීරණ ගැනීම සහ පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර කාරක සභාවලදී සභාය වීම, පළාත් සභාවල ගිණුම් කාරක සභාවලදී සභාය වීම හා විගණන වෘත්තිමය කාර්යයන්ට සාපුරුවම ගැනෙන අනෙකුත් සියලුම කාර්යයන් මෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවෙන් 154 (3) අනු ව්‍යවස්ථාවෙන් පැවරෙන සියලුම කාර්යයන්.

## 4. තනතුරුවල ස්වභාවය

: ස්ථිර, විශාල වැටුප් සහිත

විශාල වැටුප් කුමය පිළිබඳව රජය විසින් ඉදිරියේ දී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයන්ට යටත් විය යුතුය.

## 5. වැටුප්

පන්තිය / ශේෂීය	වැටුප් කේත අංකය/මූලික වැටුප් පියවර	වැටුප් පරීමාණය රු.
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විශේෂ ශේෂීය	AS-04-A	93,400-12x2,700-125,800
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ I පන්තිය (පියවර 20)	AS-03-A	
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ I ශේෂීය	AS-03-A (පියවර 12)	50,285-10x1,335-8x1,630-17x2,170-113,565
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ශේෂීය	AS-03-A (පියවර 01)	
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ අධිශේෂීය	AS-02-A	45,355-11x755-18x1,030-72,200
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ I ශේෂීය	AS-01-A (පියවර 12)	
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ II ශේෂීය	AS-01-A (පියවර 01)	37,905-10x660-11x755-15x930-66,760

## 6. සේවා ගණයන්ට අයත් තනතුරු

6.1. අනුමත තනතුරු නාම, අනුමත තනතුරු සංඛ්‍යාව, ශේෂීය සහ ඒකාබද්ධ තනතුරු සංඛ්‍යාව

තනතුරු නාම	තනතුරු අදාළ පන්තිය / ශේෂීය	තනතුරු සංඛ්‍යාව	ඒකාබද්ධ තනතුරු සංඛ්‍යාව
ජ්‍යෙෂ්ඨ නියෝජන විගණකාධිපති	විශේෂ ශේෂීය	03	
නියෝජන විගණකාධිපති	විශේෂ ශේෂීය	15	
ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති	I පන්තිය	72	
සහකාර විගණකාධිපති	II පන්තියේ I ශේෂීය		455
විගණන අධිකාරී	II පන්තියේ II ශේෂීය		
සහකාර විගණන අධිකාරී	අධි ශේෂීය	360	
විගණන නිලධාරී	III පන්තියේ I ශේෂීය		1090
	III පන්තියේ II ශේෂීය		

## 6.2 ඒකාබද්ධ තනතුරු සංඛ්‍යාව

6.2.1. III පන්තියේ II ශේෂීය හා III පන්තියේ I ශේෂීය සඳහා ඒකාබද්ධ තනතුරු සංඛ්‍යාව 1090 කි.

6.2.2. II පන්තියේ II ශේෂීය, II පන්තියේ I ශේෂීය සඳහා ඒකාබද්ධ තනතුරු සංඛ්‍යාව 455 කි.

6.2.3. ශේෂීය උසස් කිරීමේ කාර්යය සඳහා III පන්තියේ II ශේෂීය හා III පන්තියේ I ශේෂීය යන ශේෂීය ඒකාබද්ධ තනතුරු සංඛ්‍යාවට අයත් ලෙස සැලකේ.

6.2.4. ශේෂීය උසස් කිරීමේ කාර්යය සඳහා පමණක් II පන්තියේ II ශේෂීය, II පන්තියේ I ශේෂීය හා I පන්තිය යන ශේෂීය සියල්ල ඒකාබද්ධ තනතුරු සංඛ්‍යාවට අයත් ලෙස සැලකේ.

## 7.බඳවා ගැනීමේ ක්‍රමය

### 7.1 බඳවා ගන්නා ප්‍රතිගතයන්

පන්තිය/ප්‍රේණිය	ධාරාව	ප්‍රතිගතය
III පන්තියේ II ජ්‍රේණිය - විගණන නිලධාරී	විවෘත	100%
II පන්තියේ II ජ්‍රේණිය - විගණන අධිකාරී	ජේත්‍රුස්ථානව සිමිත සාපුරු	50% 40% 10%
I පන්තිය-ජේත්‍රුස්ථාන සහකාර විගණකාධිපති	සාපුරු	10%
විශේෂ ජ්‍රේණිය- නියෝජ්‍ය විගණකාධිපති	සාපුරු	අනුමත තනතුරු සංඛ්‍යාවෙන් තනතුරු දෙකක් පමණි.

### සටහන 01

විගණන නිලධාරී තනතුරු පුරුෂපාඩුවලින් 10%ක උපරිමයකට යටත්ව තක්සේරුකරණය, තොරතුරු තාක්ෂණය / පරිගණක විද්‍යාවට අදාළ විෂයයන් සහිත උපාධියක් ලබා ඇති අයදුම්කරුවන්ගේ හෝ විගණන සේවා කොමිෂන් සභාව විසින් කාලීන අවධානව අනුව තීරණය කරනු ලබන ප්‍රධාන විෂයයක් සහිත උපාධියක් ලබා ඇති අයදුම්කරුවන්ගේ තොරතුරු ලැබේ. ඉහත එක් එක් ක්ෂේත්‍රයන්ගේ න් බඳවා ගත යුතු සංඛ්‍යාවන් සේවා අවශ්‍යතාව මත තන විගණන සේවා කොමිෂන් සභාව විසින් අවස්ථාවේ පරිදි තීරණය කරනු ලැබේ. මෙම 10% පුරුෂපාඩු සංඛ්‍යාවට අදාළව ප්‍රමාණවන් අයදුම්කරුවන් සංඛ්‍යාවකට අවශ්‍ය සූදුසුකම් සපුරාලිය නොහැකි වුවහොත් එම පුරුෂපාඩු සංඛ්‍යාවද සූදුසුකම් සම්පූර්ණ කරනු ලබන අනෙකුත් අයදුම්කරුවන්ගේ පුරවනු ලැබේ. අයදුම්පත් කැඳවන අවස්ථාවකිදී අයදුම්කරුවන් තමන් ඉදිරිපත් වන විෂය දාරාව අනුමිලිවෙළින් සඳහන් කළ යුතු අතර, එම අනුමිලිවෙළ කිසිදු අවස්ථාවක වෙනස් කිරීමට ඉඩිදෙනු නොලැබේ.

### සටහන 02

බඳවා ගැනීමේ කර්යාලය සඳහා පුරුෂපාඩු සංඛ්‍යාව වශයෙන් සැලකිය යුත්තේ බඳවා ගැනීම් ප්‍රසිද්ධ කරනු ලබන දිනට පවත්නා පුරුෂපාඩු සංඛ්‍යාව ටේ.

### සටහන 03

මෙම සේවා ව්‍යවස්ථා සංග්‍රහය ක්‍රියාත්මක වන දිනට ජාතික විගණන කාර්යාලයේ සේවයට බැඳීමට කැමැත්ත පල කරන විගණන පරික්ෂක සේවයේ සහ ශ්‍රී ලංකා විගණන සේවයේ නියුත්ක්තව සිවින සියලුම නිලධරයන් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ නිලධරයන් වශයෙන් සලකා මෙම ව්‍යවස්ථා සංග්‍රහයේ සඳහන් සියලුම කාර්යයන්හි දී මවුන්ගේ පෙර සේවා කාලය ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සේවා කාලයට ඇතුළත් කළ යුත්තේය. යම් ජ්‍රේණියකට සිදු කරන උසස් වීමකදී මෙම සේවා ව්‍යවස්ථා සංග්‍රහය ක්‍රියාත්මක වන දිනට අදාළ නිලධරයා පෙර ජ්‍රේණියේ පූර්ණය කර ඇති සත්‍යාචාර සහ සතුවුදායක සේවා කාලය මිහුගේ පෙර සේවා කාලයට ඇතුළත් ලෙස සළකනු ලැබේ.

### 7.2 බඳවා ගැනීම

#### 7.2.1. බඳවා ගන්නා ජ්‍රේණිය : ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ II ජ්‍රේණිය (විවෘත බඳවා ගැනීම)

##### 7.2.1.1 සූදුසුකම්

###### 7.2.1.1.1. අධ්‍යාපන සූදුසුකම්

###### 7.2.1.1.1. (අ)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධිය ප්‍රදානය කෙරෙන ආයතනයක් වශයෙන් පිළිගෙන ඇති ආයතනයකින් හෝ පිරිනමනු ලබන ගණකාධිකරණය හෝ විගණනය ප්‍රධාන විෂයයක් ලෙස ඇතුළත්ව තිබෙන මතු දැක්වෙන උපාධියක් ලබා තිබේ.

ගණකාධිකරණය, වාණිජත්‍යය, ව්‍යාපාර / රාජ්‍ය කළමනාකරණයට අදාළ උපාධියක්

හෙත්,

ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයේ ආවසරික II හෝ අන්තර්මාධ්‍ය පරික්ෂණය හෝ ගිණුම්කරණය හා ව්‍යාපාර සහතිකය II හෝ ව්‍යාපාර අදියර විභාගය හෝ ව්‍යාපාර අදියර II විභාගය හෝ රේට වඩා ඉහළ පරික්ෂණයකින් හෝ සමත් වී සිටීම.

හෙත්,

ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ කළමනාකරණ මට්ටම හෝ රේට වඩා ඉහළ මට්ටමක පරික්ෂණයකින් සමත් වී සිටීම

හෙත්,

ශ්‍රී ලංකා කාර්මික විද්‍යාලයේ/ ශ්‍රී ලංකා උසස් කාර්මික අධ්‍යාපන ආයතනයේ / ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ගණකාධිකරණය හෝ වාණිජත්‍යය පිළිබඳ උසස් ඩීප්ලේමාලාහියකු හෝ උසස් ජාතික කළමනාකරණ ඩීප්ලේමාලාහියකු වීම.

හෙත්,

#### 7.2.1.1.1. (ආ)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධිය ප්‍රදානය කෙරෙන ආයතනයක් වශයෙන් පිළිගෙන ඇති ආයතනයකින් හෝ පිරිනමනු ලබන මතු දැක්වෙන උපාධියක් ලබා තිබේම.

තක්සේරුකරණය/තොරතුරු තාක්ෂණය/පරිගණක විද්‍යාව/පරිගණක ඉංජිනේරු විද්‍යාව/පරිගණක තාක්ෂණය

7.2.1.1.2 වෘත්තීය පූදුපූකම් : අදාළ නොවේ.

7.2.1.1.3 පළපුරුදේදා : අදාළ නොවේ.

7.2.1.1.4 ගාරිඹික යෝග්‍යතාව : ශ්‍රී ලංකාව තුළ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරේ රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් කායික හා මානසික යෝග්‍යතාවකින් යුත්ත වීම.

7.2.1.1.5 චෙනත්

- I. ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම.
- II. විශිෂ්ට වරිතයකින් යුත්ත වීම.
- III. යම් ආගමික පැවැතිවරයක් දරන තැනැත්තකු නොවේ.
- IV. අයදුම්පත් කැඳවනු ලබන නිවේදනයේ සඳහන් අයදුම්පත් හාරගනු ලබන අවසාන දිනට සියලුම පූදුපූකම් සම්පූර්ණ කර තිබේම.

#### 7.2.1.2. වයස

7.2.1.2.1. අවම වයස: අවුරුදු 22

7.2.1.2.2. උපරිම වයස: අවුරුදු 28

රාජ්‍ය සේවයේ නියුත්ත අයදුම්කරුවන් සඳහා උපරිම වයස අවුරුදු 45 ක් වේ.

7.2.1.3. බද්‍යවා ගැනීමේ ක්‍රමය

## 7.2.1.3.1. ලිඛිත තරග විභාගය (විෂය නිර්දේශය - පරිඥිත්වය 1)

විෂයය	පරීම ලකුණු	සම්බන්ධ ලකුණු
සාමාන්‍ය බුද්ධිය	100	40
නිර්මාණාත්මක, විශ්ලේෂණාත්මක හා සන්නිවේදන කූසලතා	100	40
මූල්‍ය ගණකාධිකරණය	100	40
විගණනය	100	40
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අවබෝධය	100	40
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කළමනාකරණය සඳහා අභියෝගතාවය	100	40

## සටහන 04

7.2.1.1.1. (අ) යටතේ අයදුම් කරන අයදුම්කරුවන් මූල්‍ය ගණකාධිකරණය හෝ විගණනය හෝ යන විෂයයන් දෙකින් යටත් පිරිසෙසයින් එක් විෂයයක් සහ සාමාන්‍ය බුද්ධිය ප්‍රශ්න පත්‍රය ඇතුළුව ප්‍රශ්න පත්‍ර 03කට පෙනී සිටිය යුතු ය.

## සටහන 05

7.2.1.1.1. (ආ) යටතේ අයදුම් කරන අයදුම්කරුවන් සාමාන්‍ය බුද්ධිය ප්‍රශ්න පත්‍රය ඇතුළුව ප්‍රශ්න පත්‍ර 03කට පෙනී සිටිය යුතු ය.

7.2.1.3.2. පවත්වන බලධරයා : විභාග කොමිෂන් ජනරාල්

7.2.1.3.3. වෘත්තීය පරික්ෂණය : අදාළ තොවේ.

7.2.1.3.4. සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය :

7.2.1.1. හා 7.2.1.2. තේශයන්හි සඳහන් අවශ්‍යතා සපුරා තිබේ ද යන්න පරික්ෂා කිරීම සඳහා පමණක් සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය පවත්වනු ලැබේ. සම්මුඛ පරික්ෂණය සඳහා කුදාවිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාව අවස්ථාවේ පරිදි, ලිඛිත විභාගයේ දී ඔවුන් විසින් ලබා ගත් ලකුණුවල අනුමිලිවෙල හා අදාළ පුරුෂ්පාඩු සංඛ්‍යාව අනුව විගණන සේවා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබේ.

7.2.1.3.5. සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත් කරන බලධරයා : විගණන සේවා කොමිෂන් සභාව

7.2.1.3.6. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය : අදාළ තොවේ.

7.2.1.3.7. අයදුම්පත් කැඳවීමේ ක්‍රමය:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ දැන්වීමක් පළ කිරීම මගින් සහ ජාතික විගණන කාර්යාලයෙහි වෙබ් අඩවියෙහි දැන්වීමක් පළ කිරීම මගින්

## සටහන 06

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ II උග්‍රීණිය සඳහා බදාවා ගන්නා විගණන නිලධරයන් 16.1 නි දක්වා ඇති පරිදි එක් අවුරුද්දක අනිවාර්ය පුහුණු කාලයකට යටත් වේ.

7.2.2 බදාවා ගන්නා උග්‍රීණිය : ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II උග්‍රීණිය (ජ්‍යෙෂ්ඨතාව මත)

7.2.2.1. සුදුසුකම්

7.2.2.1.1. අධ්‍යාපන සුදුසුකම් : අදාළ තොවේ.

7.2.2.1.2. වෘත්තීය සුදුසුකම් : අදාළ තොවේ

7.2.2.1.3. පළපුරුද්ද : ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ අධිශ්‍රීණියේ නිලධරයකු විය යුතුය.

7.2.2.1.4. කාරිරික යෝගතාව : අදාළ තොවේ.

#### 7.2.2.1.5. වෙනත් :

- I. අයදුම්පත් කැදිවනු ලබන නිවේදනයේ සඳහන් අයදුම්පත් හාරගනු ලබන අවසාන දිනට පුර්වාසන්න වසර 05 ක කාලය තුළ වාර්ෂික කාර්ය සාධනයන් අවම වශයෙන් සතුවුදායක මට්ටමක පැවතීම සහ එම කාලයට අදාළව වැටුප් වර්ධක 05 ක් උපයාගෙන තිබේ.
- II. විනයානුකළ දූෂ්‍රවමක් ලබා නොතිබේ. (අර්ථ නිරුපණ සහ නිර්වචන 12. (V) අනුව නුසුදුස්සකු නොවීම)
- III. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ කාර්යක්ෂමතා කඩුම නියමිත දිනට සමත් වී තිබේ.
- IV. අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය හාඡා ප්‍රවීණතාව ලබා තිබේ.
- V. අයදුම්පත් කැදිවනු ලබන නිවේදනයේ සඳහන් අයදුම්පත් හාරගනු ලබන අවසාන දිනට සියලුම සුදුසුකම් සම්පූර්ණ කර තිබේ.

#### 7.2.2.2. වයස : අදාළ නොවේ.

##### 7.2.2.3. බඳවා ගැනීමේ ක්‍රමය : ජේජ්‍යේතාව අනුව

###### 7.2.2.3.1 ලිඛිත විභාගය : අදාළ නොවේ.

###### 7.2.2.3.2. වෘත්තීය පරික්ෂණය : අදාළ නොවේ.

###### 7.2.2.3.3. සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය : 7.2.2.1. ජේජ්‍යෙහි සඳහන් සුදුසුකම් සපුරා තිබේද යන්න පරික්ෂා කිරීම සඳහා පමණක් සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය පවත්වනු ලැබේ. සම්මුඛ පරික්ෂණය සඳහා කැදිවිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාව අවස්ථාවේ විනිශ්චය පරිදි භා අදාළ පුර්ජාවූ සංඛ්‍යාව අනුව විගණන සේවා කොමිෂන් සභාව විසින් තිරණය කරනු ලැබේ.

###### 7.2.2.3.4. සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත් කරන බලධාරයා : විගණන සේවා කොමිෂන් සභාව

###### 7.2.2.3.5. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ.

###### 7.2.2.3.6. අයදුම්පත් කැදිවීමේ ක්‍රමය :

ජාතික විගණන කාර්යාලයේ නිල වෙත අධිවියේ දැන්වීමක් පළ කිරීමෙන් සහ ජාතික විගණන කාර්යාලයේ අභ්‍යන්තර වක්‍රීල්ඛයක් මගින්

#### 7.2.3 බඳවා ගන්නා ග්‍රේණිය : ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ග්‍රේණිය (සීමිත බඳවා ගැනීම)

##### 7.2.3.1. සුදුසුකම්

###### 7.2.3.1.1. අධ්‍යාපන සුදුසුකම් : අදාළ නොවේ.

###### 7.2.3.1.2. වෘත්තීය සුදුසුකම් : අදාළ නොවේ.

###### 7.2.3.1.3. පළපුරුදේද :

- I. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ II ග්‍රේණියේ සේවය ස්ථිර කළ කාර්යක්ෂමතා කඩුම නියමිත දිනට සමත් වසර 05 ක සංඛ්‍යාව හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කළ තිලධරයකු වීම  
හෝ
- II. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ I ග්‍රේණියේ හෝ III පන්තියේ අධි ග්‍රේණියේ තිලධරයකු වීම.

###### 7.2.3.1.4. ගාරීරික යෝග්‍යතාව : අදාළ නොවේ.

##### 7.2.3.1.5. වෙනත් :

- I. අයදුම්පත් කැදිවනු ලබන නිවේදනයේ සඳහන් අයදුම්පත් හාරගනු ලබන අවසාන දිනට පුර්වාසන්න වසර 05 ක කාලය තුළ වාර්ෂික කාර්ය සාධනයන් අවම වශයෙන් සතුවුදායක මට්ටමක පැවතීම සහ එම කාලයට අදාළව වැටුප් වර්ධක 05 ක් උපයාගෙන තිබේ.
- II. විනයානුකළ දූෂ්‍රවමක් ලබා නොතිබේ. (අර්ථ නිරුපණ සහ නිර්වචන 12. (V) අනුව නුසුදුස්සකු නොවීම)
- III. අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය හාඡා ප්‍රවීණතාව ලබාගෙන තිබේ.
- IV. අයදුම්පත් කැදිවනු ලබන නිවේදනයේ සඳහන් අයදුම්පත් හාරගනු ලබන අවසාන දිනට සියලුම සුදුසුකම් සම්පූර්ණ කර තිබේ.

7.2.3.2. වයස : අදාළ නොවේ

7.2.3.3. බද්‍යා ගැනීමේ ක්‍රමය

7.2.3.3.1. ලිඛිත තරග විභාගය(විෂය නිර්දේශය - පරිඥිත්වය 2)

විෂයය	සපරීම ලෙස	සමත් ලෙස
රාජ්‍ය ආංශයේ ගිණුම් හා වාර්තාකරණය	100	40
රාජ්‍ය ආංශයේ විගණනය	100	40
නෙතික හා නියාමන රාමුව	100	40
විගණන සිද්ධී අධ්‍යයනය	100	40
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා ඉ-රාජ්‍ය		
I වන ප්‍රශ්න පත්‍රය - බහුවරණ ප්‍රශ්න	40	16
II වන ප්‍රශ්න පත්‍රය - රවනාමය ප්‍රශ්න	60	24

ඉහත සඳහන් විෂයයන් අතරින් ඕනෑම විෂයයන් 3ක් සමත් වීම ප්‍රමාණවත් වේ.

7.2.3.3.2. පවත්වන බලධාරියා : විභාග කොමිෂන් ජනරාල්

7.2.3.3.3. වෘත්තිය පරික්ෂණය : අදාළ නොවේ.

7.2.3.3.4. සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය : 7.2.3.1 තේශයෙහි සඳහන් සුදුසුකම් සපුරා තිබේ යන්න පරික්ෂා කිරීම සඳහා පමණක් සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය පවත්වනු ලැබේ. සම්මුඛ පරික්ෂණය සඳහා කැදිවිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාව අවස්ථාවේ පරිදි ලිඛිත විභාගයේ මුළුන් විසින් ලබාගත් ලකුණුවල අනුමිලිවෙල හා අදාළ පුරුෂ්පාත්‍ර සංඛ්‍යාව අනුව විගණන සේවා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබේ.

7.2.3.3.5. සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත් කරන බලධාරියා : විගණන සේවා කොමිෂන් සභාව

7.2.3.3.6. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ.

7.2.3.3.7. අයදුම්පත් කැදිවීමේ ක්‍රමය : ජාතික විගණන කාර්යාලයේ නිල වෙත අඩවියේ දැන්වීමක් පළ කිරීමෙන් සහ ජාතික විගණන කාර්යාලයේ අභ්‍යන්තර වකුලේඛනක් මගින්.

7.2.4. බද්‍යා ගනු ලබන ග්‍රේණිය : ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පත්තියේ II ග්‍රේණිය (සාපුරු ධාරාව මත බද්‍යා ගැනීම)

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II ග්‍රේණියේ II ග්‍රේණියේ විගණන අධිකාරී තනතුර සඳහා අනුමත තනතුරු සංඛ්‍යාවන් 10% කට නොවැඩී ප්‍රමාණයක් දැන්වීම් ප්‍රසිද්ධ කර පහත සඳහන් සුදුසුකම්ලත් පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැදිවා විගණන සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක නිර්දේශ මත විගණන සේවා කොමිෂන් සභාව විසින් බද්‍යා ගනු ලැබේ.

7.2.4.1. සුදුසුකම්

7.2.4.1.1. වෘත්තිය සුදුසුකම් : ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනය හෝ එක්සත් රාජ්‍යාධිනියේ වරළත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආස්‍රිත සාමාජිකත්වය හෝ ග්‍රේණියාධිකරණයේ දැනුම් දුන් නීතිඥවරයුතු වීම.

7.2.4.1.2. අඛණ්ඩන සුදුසුකම් : අදාළ නොවේ.

7.2.4.1.3. පළපුරුදේදු : අදාළ නොවේ.

7.2.4.1.4. ගාරීරික යෝග්‍යතාව : ශ්‍රී ලංකාව තුළ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමත්, තනතුරේ රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් කායික හා මානසික යෝග්‍යතාවකින් යුතුක්ත වීම.

#### 7.2.4.1.5. වෙනත්

- I. ශ්‍රී ලංකාවේ පුරවැසියක වීම.
- II. විශිෂ්ට වරිතයකින් යුත්ත වීම.
- III. යම් ආගමික පැවැච්චරයක් දරන තැනැත්තකු නොවීම.
- IV. අයදුම්පත් කැඳවනු ලබන නිවේදනයේ සඳහන් අයදුම්පත් භාරගනු ලබන අවසාන දිනට සියලුම සුදුසුකම් සම්පූර්ණ කර තිබීම.

#### 7.2.4.2. වයස

##### 7.2.4.2.1. අවම වයස: අවුරුදු 22

##### 7.2.4.2.2. උපරිම වයස : අවුරුදු 35

රාජ්‍ය සේවයේ නිශ්චය්ක තිබුරයන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ.

#### සටහන 07

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ග්‍රේනියේ තනතුරු සඳහා සාප්ත බාරාව මත බදාවා ගැනීමේ දී සේවා අවශ්‍යතාව සැලකිල්ලට ගෙන අවශ්‍ය අවස්ථාවල දී ග්‍රේනියාධිකරණයේ දිවිරුම් දුන් නිතිලුවරුන් බදාවා ගැනීමේ බලය විගණන සේවා කොමිෂන් සභාව සතුවේ. එසේ සාප්තව බදාවා ගනු ලබන තැනැත්තන් 7.2.4.1.5 හි සඳහන් අනෙකුත් මූලික සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය

#### 7.2.4.3. බදාවා ගැනීමේ ක්‍රමය

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ග්‍රේනියේ විගණන අධිකාරී තනතුර සඳහා අනුමත තනතුරු සංඛ්‍යාවෙන් 10%කට නොවැඩී ප්‍රමාණයක් දැනුවීම් ප්‍රකිරීද කර 7.2.4.1.1 හි සඳහන් වෘත්තීය සුදුසුකම්ලත් පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවා විගණන සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක නිරද්‍යෝග මත විගණන සේවා කොමිෂන් සභාව විසින් බදාවා ගනු ලැබේ.

##### 7.2.4.3.1. ලිඛිත විභාගය : අදාළ නොවේ.

##### 7.2.4.3.2. වෘත්තීය පරික්ෂණය : අදාළ නොවේ.

##### 7.2.4.3.3. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය :

විගණන සේවා කොමිෂන් සභාව විසින් පත් නිර්ණායකයන්ට යටත්ව අනුමත කරනු ලබන කොළඹ දීමේ පටිපාටියට අනුව (පරිඥිෂ්ටය 03) පැවැත්වෙන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයක දී ලබා ගන්නා ලකුණු අනුමිලිවෙල අනුව බදාවා ගැනීම සිදුකෙරේ.

කොළඹ ලබා දෙන ප්‍රධාන ක්ෂේත්‍ර	උපරිම කොළඹ ප්‍රමාණය
අතිරේක අධ්‍යාපන සුදුසුකම්	25
අතිරේක වෘත්තීය සුදුසුකම්	20
තනතුරට අදාළ ක්ෂේත්‍රයේ ලබා අති පළපුරුද්ද	40
තොරතුරු තාක්ෂණය / පරිගණක හැකියාව පිළිබඳ සුදුසුකම්	05
සම්මුඛ පරික්ෂණයේදී දක්වන කුසලතාවය	10
එකතුව	100

##### 7.2.4.3.4. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත්කරන බලධාරයා : විගණන සේවා කොමිෂන් සභාව

##### 7.2.4.3.5. සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ.

7.2.4.3.6. අයදුම්පත් කැඳවීමේ ක්‍රමය : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ දැන්වීමක් පළකිරීම මගින් සහ ජාතික විගණන කාර්යාලයෙහි නිල වෙබ් අඩවියෙහි දැන්වීමක් පළ කිරීම මගින්

#### සටහන 08

7.2.4.1. හා 7.2.4.2 ජේදයන්හි සඳහන් අවධාන සපුරාන අයදුම්කරුවන් පමණක් බඳවාගනු ලබන බැවින් තෝරා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය අදාළ නොවේ. පවතින පුරුෂපාඩු සංඛ්‍යාව අනුව ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයේදී අයදුම්කරුවන් සමස්ත ව්‍යුහයන් ලබා ගත් ලකුණු අනුපිළිවෙළ අනුව බඳවා ගනු ලැබේ. බඳවා ගැනීමේ මූලික සුදුසුකම් සඳහා ලකුණු ලබා දෙනු නොලැබේ.

#### සටහන 09

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ජේදීය සඳහා, ජේදීයාත්මක මත සීමිත පදනම මත සහ සාපුරු පදනම මත බඳවා ගන්නා විගණන අධිකාරී නිලධාරීන් 16.1 හි දක්වා ඇති මාස 06ක අනිවාර්ය පුහුණු කාලයකට යටත් වේ.

7.2.5. බඳවා ගන්නා ජේදීය : ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ I පන්තියේ ජේදීය සහකාර විගණකාධිපති තනතුර (සාපුරු ධාරාව මත බඳවාගැනීම)

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ I පන්තියේ ජේදීය සහකාර විගණකාධිපති තනතුර සඳහා අනුමත තනතුරු සංඛ්‍යාවෙන් 10%කට නොවැඩු ප්‍රමාණයක් දැන්වීම් ප්‍රසිද්ධ කර පහත සඳහන් සුදුසුකම්ලත් පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවා විගණන සේවා කොමිෂන් සහාව විසින් පත්කරනු ලබන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක නිරදේශ මත විගණන සේවා කොමිෂන් සහාව විසින් බඳවා ගනු ලැබේ. මෙම සුදුසුකම් සම්පූර්ණ කළ අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති අවස්ථාවක දී ඉතිරිවන පුරුෂපාඩු සංඛ්‍යාව පිරවීම සම්බන්ධයෙන් කොමිෂන් සහාව විසින් අවස්ථාවෙන් තීරණය කරනු ලැබේ.

#### 7.2.5.1. සුදුසුකම්

7.2.5.1.1. අධ්‍යාපන සුදුසුකම්: අදාළ නොවේ.

7.2.5.1.2. වෘත්තීය සුදුසුකම් : ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයේ හෝ එක්සත් රාජධානීයේ වරළත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය

හෝ

වරළත් සිවිල් ඉංජිනේරුවරයකු වීම.

7.2.5.1.3. පළපුරුදේදා : බාහිර අයදුම්කරුවෙක් නම් අදාළ වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමෙන් පසු අදාළ ක්ෂේත්‍රයේ විධායක මට්ටමේ වසර දොළඟක(12) සේවා පළපුරුදේදක් ලබා තිබේම.

හෝ

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ නියුතු අයදුම්කරුවකු නම් විධායක මට්ටමේ තනතුරක වසර දොළඟක (12) සේවා පළපුරුදේදක් ලබා තිබේම.

7.2.5.1.4. ගාරීරික යෝගතාව : ශ්‍රී ලංකාව තුළ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරේ රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් කායික හා මානසික යෝගතාවකින් යුත් වීම.

7.2.5.1.5. වෙනත් :

I. ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම.

II. විශිෂ්ට වරිතයකින් යුත් වීම.

III. යම් ආගමික පැවිචිච්‍රයක් දරන තැනැත්තකු නොවීම.

IV. අයදුම්පත් කැඳවනු ලබන තිවේදනයේ සඳහන් අයදුම්පත් හාරගනු ලබන අවසාන දිනට සියලුම සුදුසුකම් සම්පූර්ණ කර තිබේම.

## 7.2.5.2. වයස :

7.2.5.2.1. අවම වයස : අවුරුදු 35

7.2.5.2.2. උපරිම වයස : අවුරුදු 45

රාජ්‍ය සේවයේ නියුක්ත නිලධාරයන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ.

## 7.2.5.3. බද්‍යා ගැනීමේ ක්‍රමය

7.2.5.3.1. ලිඛිත විභාගය : අදාළ නොවේ.

7.2.5.3.2. වෘත්තිය පරික්ෂණය : අදාළ නොවේ.

7.2.5.3.3. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය :

විගණන සේවා කොමිෂන් සභාව විසින් පහත තිරණායකයන්ට යටත්ව අනුමත කරනු ලබන ලකුණු දීමේ පටිපාටියක් අනුව(පරිඥිත්වය 03) පැවැත්වන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයක දී ලබා ගන්නා ලකුණු අනුමිලිවෙල අනුව බද්‍යා ගැනීම සිදුකෙරේ.

කොණු ලබා දෙන ප්‍රධාන ක්ෂේත්‍ර	උපරිම ලකුණු ප්‍රමාණය
අතිරේක අධ්‍යාපන සුදුසුකම්	25
අතිරේක වෘත්තිය සුදුසුකම්	20
තනතුරට අදාළ ක්ෂේත්‍රයේ ලබා ඇති පළපුරුද්ද	40
තොරතුරු තාක්ෂණය / පරිගණක හැකියාව පිළිබඳ සුදුසුකම්	05
සම්මුඛ පරික්ෂණයේදී දක්වන කුසලතාවය	10
එකතුව	100

7.2.5.3.4. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත්කරන බලධාරයා : විගණන සේවා කොමිෂන් සභාව

7.2.5.3.5. සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ.

7.2.5.3.6. අයදුම්පත් කැඳවීමේ ක්‍රමය : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ දැන්වීමක් පළකිරීම මගින් සහ ජාතික විගණන කාර්යාලයේ තිළ වෙති අවධියෙහි දැන්වීමක් පළ කිරීම මගින්

## සටහන 10

7.2.5.1. හා 7.2.5.2. තේශප්‍රාන්තික සඳහන් අවශ්‍යතා සපුරාන අයදුම්කරුවන් පමණක් බද්‍යාගනු ලබන බැවින් තෝරා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය අදාළ නොවේ. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයේ දී අයදුම්කරුවන් ලබාගත් සමස්ථ ලකුණු අනුමිලිවෙල අනුව හා පවතින ප්‍රාග්ධනය සංඛ්‍යාව අනුව බද්‍යා ගනු ලැබේ. බද්‍යා ගැනීමේ මූලික සුදුසුකම් සඳහා ලකුණු ලබා දෙනු නොලැබේ.

## සටහන 11

පේන්ඡේල් සහකාර විගණකාධිපති තනතුරු සඳහා සාම්‍රුද්‍ය බාරාව මත බද්‍යා ගැනීම්වල දී වරළත් සිවිල් ඉංජිනේරුවන් සඳහා එක් තනතුරක් පමණක් වෙන් කරනු ලැබේ. ජාතික විගණන කාර්යාලයේ තත්ත්ව කාර්යය මණ්ඩලය තුළ මෙම බාරාව යටතේ සැම විටම සිටිය යුත්තේ එක් වරළත් සිවිල් ඉංජිනේරුවරයු පමණි.

7.2.6 බද්‍යා ගන්නා ග්‍රේනිය : ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විශේෂ ග්‍රේනියේ නියෝග්‍රාම විගණකාධිපති තනතුර (සාම්‍රුද්‍ය බාරාව මත බද්‍යා ගැනීම)

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විශේෂ ග්‍රේනියේ නියෝග්‍රාම විගණකාධිපති තනතුර සඳහා අනුමත තනතුරු සංඛ්‍යාවෙන් දෙකක් (2) පමණක් දැන්වීම් ප්‍රසිද්ධ කර පහත සඳහන් සුදුසුකම් සහිත ප්‍රදේශ ප්‍රාග්ධනයන්ගේන් අයදුම්පත් කැඳවා විගණන සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක නිරදේශ මත විගණන සේවා කොමිෂන් සභාව විසින් බද්‍යා ගනු ලැබේ.

### 7.2.6.1. සූදුසුකම්

7.2.6.1.1. අධ්‍යාපන සූදුසුකම් : ගණකාධිකරණය, විගණනය, වාණිජය, රාජ්‍ය මූල්‍ය, ආර්ථික විද්‍යාව, කළමනාකරණය, නීතිය, ඉංජිනේරු විද්‍යාව හෝ තොරතුරු තාක්ෂණය යන විෂයය ක්ෂේත්‍රයන්ට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් / උපාධි පිරිනමන ආයතනයක් වෙතින් පැවැත්වා උපාධියක් ලබා තිබේ.

සහ

7.2.6.1.2. වෘත්තිය සූදුසුකම් : ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයේ හෝ එක්සත් රාජ්‍යාධියේ වරළත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආයුත සාමාජිකත්වය.

7.2.6.1.3. පළපුරුදේදු : බාහිර අයදුම්කරුවෙක් නම් අදාළ වෘත්තිය සූදුසුකම් ලබා ගැනීමෙන් පසු අදාළ ක්ෂේත්‍රයේ විධායක මට්ටමේ වසර දොළඹ(12) සේවා පළපුරුදේදුක් ලබා තිබේ.

හෝ

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ තියුණු අයදුම්කරුවෙකු නම් විධායක මට්ටමේ කනුරුක වසර දොළඹ(12) සේවා පළපුරුදේදුක් ලබා තිබේ.

7.2.6.1.4 ගාරිජක යෝග්‍යතාව : ශ්‍රී ලංකාව තුළ මිනැම පුදේශයක සේවය කිරීමටත්, තනතුරේ රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් කායික හා මානසික යෝග්‍යතාවකින් යුතුක් විම.

7.2.6.1.5. වෙනත් :

- ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම.
- විශිෂ්ට වරිතයකින් යුතුක් වීම.
- යම් ආගමික පැවැතිවරයක් දරන තැනැත්තකු නොවීම.
- අයදුම්පත් කැඳවනු ලබන තිවේදනයේ සඳහන් අයදුම්පත් හාරගනු ලබන අවසාන දිනට සියලුම සූදුසුකම් සම්පූර්ණ කර තිබේ.

7.2.6.2. වයස :

7.2.6.2.1. අවම වයස : අදාළ නොවේ.

7.2.6.2.2. උපරිම වයස : අවුරුදු 45

රාජ්‍ය සේවයේ තියුතුක් තිලදරයන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ.

7.2.6.3. බදවා ගැනීමේ ක්‍රමය

7.2.6.3.1. ලිඛිත විභාගය : අදාළ නොවේ.

7.2.6.3.2. වෘත්තිය පරික්ෂණය : අදාළ නොවේ.

7.2.6.3.3. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය : විගණන සේවා කොමිෂන් සභාව විසින් පහත නිර්ණායකයන්ට යටත්ව අනුමත කරනු ලබන ලකුණු දීමේ පටිපාටියක් අනුව (පරිඥිෂ්ටය 03) පැවැත්වෙන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයක දී ලබා ගන්නා ලකුණු අනුවිලිවෙල අනුව බදවා ගැනීම සිදුකෙරේ.

ලකුණු ලබා දෙන ප්‍රධාන ක්ෂේත්‍ර	උපරිම ලකුණු ප්‍රමාණය
අතිරේක අධ්‍යාපන සූදුසුකම්	25
අතිරේක වෘත්තිය සූදුසුකම්	20
තනතුරට අදාළ ක්ෂේත්‍රයේ ලබා ඇති පළපුරුදේදු	40
තොරතුරු තාක්ෂණය / පරිගණක හැකියාව පිළිබඳ සූදුසුකම්	05
සම්මුඛ පරික්ෂණයේ දී දක්වන කුසලතාවය	10
එකතුව	100

7.2.6.3.4. වුෂුහගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත්කරන බලධාරයා: විගණන සේවා කොමිෂන් සභාව

7.2.6.3.5. සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ.

7.2.6.3.6. අයදුම්පත් කැඳවීමේ ක්‍රමය : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ දැන්වීමක් පළකිරීම මගින් හා ජාතික විගණන කාර්යාලයේ නිල වෙත අඩවියෙහි දැන්වීමක් පළකිරීම මගින්

### සටහන 12

මිනුම අවස්ථාවක රාජ්‍ය විගණන සේවයේ විශේෂ ගෞණිකයේ තත්‍ය කාර්යය මණ්ඩලය තුළ මෙම ධාරාව යටතේ බදවා ගත් සංඛ්‍යාව දෙදෙනකු නොකුම්වය යුතුය.

8. කාර්යක්ෂමතා කඩුම සහ සේවය ස්ථීර කිරීම

8.1 කාර්යක්ෂමතා කඩුම පිළිබඳ විස්තර පහත පරිදි වේ.

කුමන කාර්යක්ෂමතා කඩුම ද යන වග	කාර්යක්ෂමතා කඩුම සම්බන්ධ යුතු කාල සීමාව	කාර්යක්ෂමතා කඩුමේ ස්ථාවය
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පත්තියේ II ගෞණිකය සඳහා වන කාර්යක්ෂමතා කඩුම	III පත්තියේ II ගෞණිකයට බදවාගෙන වසර තුනක් ගත වීමට පෙර	ලිඛිත පරික්ෂණය පරිධිජ්‍යය - 4
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පත්තියේ I ගෞණිකය සඳහා වන කාර්යක්ෂමතා කඩුම	III පත්තියේ I ගෞණිකයට උසස් වී වසර තුනක් ගත වීමට පෙර	ලිඛිත පරික්ෂණය පරිධිජ්‍යය - 5
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පත්තිය සඳහා වන, පළමුවන කාර්යක්ෂමතා කඩුම දෙවන කාර්යක්ෂමතා කඩුම	II පත්තියේ II ගෞණිකයට උසස් කර වසර තුනක් ගත වීමට පෙර II පත්තියේ I ගෞණිකයට උසස් කර වසර තුනක් ගත වීමට පෙර	ලිඛිත පරික්ෂණය පරිධිජ්‍යය - 6 ලිඛිත පරික්ෂණය පරිධිජ්‍යය - 7
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ I පත්තිය සඳහා වන කාර්යක්ෂමතා කඩුම	I පත්තියට උසස් කර හෝ බදවා ගෙන වසර පහක් ගත වීමට පෙර	ලිඛිත පරික්ෂණය පරිධිජ්‍යය - 8

8.2 කාර්යක්ෂමතා කඩුම පරික්ෂණ පවත්වනු ලබන්නේ කොපමණ කාලයකට වරක්ද යන්න : වසරකට දෙවරක්

8.3 කාර්යක්ෂමතා කඩුම පරික්ෂණ

8.3.1. පවත්වනු ලබන බලධාරයා : විභාග කොමිෂන් ජනරාල්

### 9 භාෂා ප්‍රවීණතාව

9.1. රාජ්‍ය භාෂා ප්‍රවීණතාව :

ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් සේවයට බදවාගත් නිලධාරයකු පරිවාස කාලය තුළ සිංහල හෝ දෙමළ යන රාජ්‍ය භාෂා දෙකෙන් එක් භාෂාවක ප්‍රවීණතාව ලබා ගත යුතු ය. එම ප්‍රවීණතා මට්ටම වන්නේ අ.පො.ස.(සා.පෙල) විභාගයෙන් සිංහල/දෙමළ භාෂාව ප්‍රධාන විෂයක් ලෙස සම්බන්ධ දෙවන භාෂාවක් හෝ වෙශ්‍යාලියක් විශයෙන් නොවේ.) හා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පවත්වන කරන විභාගයකින් සමත්වීම හෝ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පවත්වන විශේෂ කුසලතා විභාගයකින් සමත්වීම වේ.

9.2. අනෙකුත් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව :

මෙම සේවා ව්‍යවස්ථාව බලාත්මක වීමට පෙර පැවති වතුලේඛි විධිවිධාන අනුව රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කර ඇති තිලධාරයන් එම අවශ්‍යතාව සම්පූර්ණ කළා සේ සලකනු ලැබේ. මෙම සේවා ව්‍යවස්ථා සංග්‍රහය බලාත්මක වන දිනට පසුව රාජ්‍ය පරිපාලන වතුලේඛි අංක 1/2014 හා 18/2020 සහ ර්ව ආනුමැතික අනෙකුත් වතුලේඛි අනුව රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණ කර යුතු වේ.

ලොගන යුතු ප්‍රවීණතා මට්ටම	භාෂා ප්‍රවීණතාව	
	සේවයට බදවා ගත් භාෂා මාධ්‍ය	ප්‍රවීණතාව ලබාගත යුතු රාජ්‍ය භාෂාව
රාජ්‍ය පරිපාලන වතුලේඛි අංක 18/2020 හා ඒට ආනුමැතික වතුලේඛි අනුව අදාළ මට්ටමේ භාෂා ප්‍රවීණතාව ලබා ගත යුතුය.	සිංහල දෙමළ ඉංග්‍රීසි	දෙමළ සිංහල උපන්දී 9.1. යටතේ ප්‍රවීණතාව ලබාගත් රාජ්‍ය භාෂාව හැර අනෙකුත් රාජ්‍ය භාෂාව

### සටහන 13

විවෘත බාරාව සහ සෑප්‍ර බාරාව මත සේවයට බඳවා ගත් නිලධාරයකු වසර තුනක (03) පරිවාස කාලයකට යටත් වේ. පරිවාස කාල සීමාවකට යටත් වන නිලධාරයකු එම කාලපරිච්දය තුළ, වැඩ, පැමිණීම හා හැසිරීම සතුවුදායක බවට ආයතන ප්‍රධානීය විසින් නිරදේශ කරනු ලබන්නේ නම්, අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ නියමිත දිනට සමත් වී තිබේ නම්, රාජ්‍ය හා ප්‍රජාවක් නොවන හාඡාවකින් සේවයට පත් වූ නිලධාරයකු නම් රාජ්‍ය පරිපාලන වකුලේඛ අංක 18/2020 හා රට ආනුජාංගික වකුලේඛ අනුව රාජ්‍ය හාඡාවක ප්‍රවීණතාව ලබා තිබේ නම්, සේවාරමිහක ප්‍රහුණුව සම්පූර්ණ කර ඇදාළ සහතික පත්‍රය ලබාගෙන තිබේ නම්, පරිවාස කාලය අවසානයේදී සේවයෙහි ස්ථීර කරනු ලැබේ.

### 10 ග්‍රේණි උසස් කිරීම

10.1. III පන්තියේ II ග්‍රේණියේ සිට III පන්තියේ I ග්‍රේණියට උසස් කිරීම.

#### 10.1.1. සපුරාලිය යුතු සුදුසුකම්

I. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ II ග්‍රේණියේ පත්වීම ස්ථීර කර තිබේ.

II. III පන්තියේ II ග්‍රේණියේ අවම වශයෙන් වසර 10 ක සක්‍රිය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක දහයක් (10) උපයා ගෙන තිබේ. අනුමත කාර්ය සාධන පටිපාටිය අනුව උසස් කිරීමේ දිනට පෙරානුව වූ වසර පත්‍රක (05) තුළ සතුවුදායක මට්ටමේ හෝ රට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබේ.

III. විනයානුකූල දෙපුවමක් ලබා නොතිබේ. (අර්ථ නිරුපණ සහ නිරවතන 12. (V) අනුව තුළ සුදුසුස්සකු නොතිබේ)

IV. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ II ග්‍රේණියේ කාර්යක්ෂමතා කඩුම් නියමිත දිනට සමත් වී තිබේ.

V. අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය හාඡා ප්‍රවීණතාව ලබා තිබේ.

VI. 16.2(අ) හි සඳහන් හැකියා ප්‍රවර්ධන මට්ටම IV සම්පූර්ණ කර සහතික පත්‍රය ලබා තිබේ.

#### 10.1.2. උසස් කිරීමේ ක්‍රමය

උපන්දී 10.1.1. හි සඳහන් සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරන නිලධාරයන් එම සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව III පන්තියේ I ග්‍රේණියට උසස් කිරීම විගණන සේවා කොමිෂන් සභාව විසින් සිදුකරනු ලැබේ.

10.2. III පන්තියේ I ග්‍රේණියේ සිට II පන්තියේ අධි ග්‍රේණියට උසස් කිරීම.

#### 10.2.1. සපුරාලිය යුතු සුදුසුකම්

I. III පන්තියේ I ග්‍රේණියේ නිලධාරයකු වීම

II. අයදුම්පත් කැදවනු ලබන නිවේදනයේ සඳහන් අයදුම්පත් හාරගනු ලබන අවසාන දිනට පුර්වාසන්න වසර 05 ක් තුළ සක්‍රිය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා එකී කාලයට අදාළව වැටුප් උපයා ගෙන තිබේ.

III. අයදුම්පත් කැදවනු ලබන නිවේදනයේ සඳහන් අයදුම්පත් හාරගනු ලබන අවසාන දිනට පුර්වාසන්න වසර 05 ක් තුළ සතුවුදායක මට්ටමේ හෝ රට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබේ.

IV. විනයානුකූල දෙපුවමක් ලබා නොතිබේ. (අර්ථ නිරුපණ සහ නිරවතන 12. (V) අනුව තුළ සුදුසුස්සකු නොතිබේ)

#### 10.2.2. උසස් කිරීමේ ක්‍රමය

උපන්දී 10.2.1. හි සඳහන් සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරන නිලධාරයන් වෙතින් අයදුම්පත් කැදවා පවත්නා පුර්ණපාඩු අනුව නිලධාරයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජේජ්ජිත්තා අනුපිළිවෙළ පදනම් කොටගෙන III පන්තියේ අධි ග්‍රේණියට උසස් කිරීම විගණන සේවා කොමිෂන් සභාව විසින් සිදුකරනු ලැබේ.

### 10.3. II පන්තියේ II ග්‍රේණියේ සිට II පන්තියේ I ග්‍රේණියට උසස් කිරීම

#### 10.3.1. සපුරාලිය යුතු සූදුසුකම්

I. සේවය ස්ථීර කර තිබේ.

II. II පන්තියේ II ග්‍රේණියේ වසර 06 ක සත්‍ය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක හයක් (06 ක්) උපයා ගෙන තිබීම.

III. අනුමත කාර්ය සාධන පරිපාලිය අනුව උසස් කිරීමේ දිනට පූර්වාසන්න වසර පහක (05) තුළ සතුවුදායක මට්ටමේ හෝ රට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබීම.

IV. විනයානුකුල දැඩිවමක් ලබා නොතිබීම (අර්ථ නිරුපණ සහ නිර්වචන 12. (V) අනුව නුසුදුස්සකු නොවීම)

V. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තිය සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩුම නියමිත දිනට සමත් වී තිබීම.

VI. අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය හාඡා ප්‍රවීණතාව ලබා තිබීම.

VII. 16.2 (ආ) හි සඳහන් හැකියා ප්‍රවර්ධන මට්ටම III සම්පූර්ණ කර සහතික පත්‍රය ලබා තිබීම

#### 10.3.2. උසස් කිරීමේ ක්‍රමය

උපණේද 10.3.1. හි සඳහන් සූදුසුකම් සියල්ල සම්පූර්ණ කරන නිලධරයන් එම සූදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරව II පන්තියේ I ග්‍රේණියට උසස් කිරීම විගණන සේවා කොමිෂන් සභාව විසින් සහාව විසින් සූදුකරනු ලැබේ.

#### 10.4. II පන්තියේ I ග්‍රේණියේ සිට I පන්තියට උසස් කිරීම.

#### 10.4.1. සපුරාලිය යුතු සූදුසුකම්

I. ගණකාධිකරණය, විශේෂ වාණිජත්ව, රාජ්‍ය මූල්‍ය, අප්‍රේක් විද්‍යාව, කළමනාකරණය, නීතිය හෝ තොරතුරු තාක්ෂණය යන විෂය ක්ෂේත්‍රයන්ට අදාළව හෝ විගණන සේවා කොමිෂන් සභාව විසින් තිරණය කරනු ලබන විෂය ක්ෂේත්‍රයන්ට අදාළව, විශ්ව විද්‍යාල ප්‍රිජ්‍යාධන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් / උපාධි පිරිනමන ආයතනයක් වෙතින් පැංචාත් උපාධියක් ලබා තිබීම හෝ ශ්‍රී ලංකා වරළන් ගණකාධිකාරී ආයතනයේ හෝ එක්සත් රාජ්‍යධානීයේ වරළන් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආස්‍රිත සාමාජිකත්වය ලබා තිබීම

S II. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ I ග්‍රේණියේ වසර 06 ක සත්‍ය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක 06 ක් උපයා ගෙන තිබීම.

III. අනුමත කාර්ය සාධන පරිපාලිය අනුව උසස් කිරීමේ දිනට පූර්වාසන්න වසර 05 තුළ සතුවුදායක මට්ටමේ හෝ රට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබීම.

IV. විනයානුකුල දැඩිවමක් ලබා නොතිබීම (අර්ථ නිරුපණ සහ නිර්වචන 12. (V) අනුව නුසුදුස්සකු නොවීම)

V. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තිය සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩුම නියමිත දිනට සමත් වී තිබීම.

VII. 16.2 (ඇ) හි සඳහන් හැකියා ප්‍රවර්ධන මට්ටම II සම්පූර්ණ කර සහතික පත්‍රය ලබා තිබීම.

#### 10.4.2. උසස් කිරීමේ ක්‍රමය

උපණේද 10.4.1. හි සඳහන් සූදුසුකම් සියල්ල සම්පූර්ණ කරන නිලධරයන් එම සූදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරව I ග්‍රේණියට උසස් කිරීම විගණන සේවා කොමිෂන් සභාව විසින් සූදුකරනු ලැබේ.

### 10.5 I පන්තියේ සිට විශේෂ ග්‍රේණියට උසස් කිරීම

#### 10.5.1. සපුරාලිය යුතු සුදුසුකම්

- I. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ I පන්තියේ වසර පහක (05) සතිය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ හෝ වෙනත් සේවාවක විධායක මට්ටමේ වසර 18 කට නොඅඩු සතිය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- II. I පන්තියේ සේවා කාලය තුළ වැළුප් වර්ධක පහක් (05) උපයාගෙන තිබීම.
- III. අනුමත කාර්යසාධන පටිපාටිය අනුව උසස් කිරීමේ දිනට ප්‍රථමාසන්න වසර පහක් (05) තුළ සතුවුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්යසාධනයක් පෙන්වුම් කර තිබීම.
- IV. විනයානුකළ දඩුවමක් ලබා තොතිබීම. (අර්ථ නිරුපණ සහ නිරවචන 12.(V) අනුව නුසුදුස්සකු තොතීම)
- V. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ I පන්තිය සඳහා වන කාර්යක්ෂමතා කඩුම් තියෙනි දිනට සමත් වී තිබීම
- VI. 16.2 (ඇ) හි සඳහන් හැකියා ප්‍රවර්ධන මට්ටම I සම්පූර්ණ කර සහතික පත්‍රය ලබා තිබීම.
- VII. සංස්‍රේද්ධී ප්‍රතිඵල මත බඳවා ගන්නා ලද නිලධාරයකු නම් සේවයේ ස්ථිර කර තිබීම හා 10.4.1 (I)හි සඳහන් පශ්චාත් උපාධි සුදුසුකමක් සම්පූර්ණ කර තිබීම.

#### 10.5.2. උසස් කිරීමේ ක්‍රමය

රුපෘත්‍රේ 10.5.1. හි සඳහන් සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරන නිලධාරයන් පවත්නා ප්‍රරූපාඩු අනුව විගණන සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක් මගින් නිලධාරයන්ගේ සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව ජේජ්‍යතාව අනුපිළිවෙල පදනම් කොටගෙන විශේෂ ග්‍රේණියට උසස් කිරීම සිදු කරනු ලැබේ.

#### 11 තනතුරුවලට පත් කිරීම

##### 11.1

තනතුර	තනතුරට අදාළ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ පන්තිය / ග්‍රේණිය
විගණන නිලධාරී	ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ II ග්‍රේණියේ හෝ III පන්තියේ I ග්‍රේණිය
සහකාර විගණන අධිකාරී	ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ අධි ග්‍රේණිය
විගණන අධිකාරී	ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ග්‍රේණිය
සහකාර විගණකාධිපති	ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ I ග්‍රේණිය
ජේජ්‍යතාව සහකාර විගණකාධිපති	ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ I පන්තිය
නියෝජ්‍ය විගණකාධිපති	ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විශේෂ ග්‍රේණිය
ජේජ්‍යතාව නියෝජ්‍ය විගණකාධිපති	ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විශේෂ ග්‍රේණිය

##### 11.2. කොරුගනු ලබන ක්‍රමය

- I. ජේජ්‍යතාව සහකාර විගණකාධිපති - ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ ජේජ්‍යතාව සහකාර විගණකාධිපති තනතුරු ප්‍රරූපාඩු වූ විට විගණන සේවා කොමිෂන් සභාව විසින් I පන්තියේ නිලධාරයන්ගේ ජේජ්‍යතාව මත එම තනතුරුවලට පත්කරනු ලැබේ.

- II. නියෝජන විගණකාධිපති - ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ නියෝජන විගණකාධිපති තනතුරු පුරුෂපාඩු වූ විට විගණන සේවා කොමිෂන් සහාව විසින් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විශේෂ ග්‍රෑනීයේ නිලධරයන් එම තනතුරුවලට පත්කරනු ලැබේ.
- III. ජේදයේ නියෝජන විගණකාධිපති - ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විශේෂ ග්‍රෑනීයේ ජේදයේ නියෝජන විගණකාධිපති තනතුරු පුරුෂපාඩු වූ විට විගණන සේවා කොමිෂන් සහාව විසින් නියෝජන විගණකාධිපති තනතුරු සංඛ්‍යාධ්‍යක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති විශේෂ ග්‍රෑනීයේ නිලධරයන් ජේදයේ මත එම තනතුරුවලට පත් කරනු ලැබේ.

## 12 අර්ථ නිරුපණ සහ නිරවචන

- i. "ගැසට් පත්‍රය" යනුවෙන් අදහස් කරනුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය වේ.
- ii. "කොමිෂන් සහාව" යනුවෙන් අදහස් කරනුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 153(අ) වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව පත් කරනු ලබන විගණන සේවා කොමිෂන් සහාව වේ.
- iii. "සක්‍රිය සේවා කාලය" යනුවෙන් නිලධරයකු ස්වකිය තනතුරට අදාළ වැටුප් ලබමින් සත්‍ය වශයෙන්ම රාජකාරීයෙහි යෙදී සිටි සේවා කාලය අදහස් කෙරේ. අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් සක්‍රිය සේවා කාලයක් ලෙස සැලකිය යුතු යැයි විශේෂීවම සඳහන් කරනු ලැබ ඇති වැටුප් රහිත නිවාඩු කාලයන් සහ ක්‍රියාත්මක නිලධරයකු තම ඉල්ලීම මත හැර රජයේ අවධානය මත රජයේ සේවයෙන් පරිබාහිර තනතුරකට මුදා හැර ඇති හෝ ද්‍රේශීයනය කර ඇති කාලසීමාවක් සක්‍රිය සේවා කාලයක් ලෙස සලකනු ලැබේ. එසේ වූවද, යම් කිසි නිලධරයකු වැඩ තහනම්ව හෝ අනිවාර්ය නිවාඩු ගන්වා සිට විධීමත් විනය පරීක්ෂණයෙන් සහ / හෝ අධිකරණ ක්‍රියාමාර්ග වලින් පසු සුළු සියලු වෙස්දනාවලින් නිදාස් කළ විට, එම වැඩ තහනම්ව සිටි හෝ අනිවාර්ය නිවාඩු ගන්වා සිටි කාලය සක්‍රිය සේවා කාලයට ගණනය කරනු ලැබේ. එසේම කිසියම් නිශ්චිත තනතුරක සක්‍රිය සේවා කාලය ගණනය කිරීමේදී එම තනතුරට අදාළ රාජකාරීන්හි නිලධරයා නිරතව සිටීමද, එම තනතුරට අදාළ වැටුප ඔහු සිටීමද එම තනතුරේ සක්‍රිය සේවා කාලය ලෙස සැලකිය යුතුය.
- iv. "සේවය" යනුවෙන් අදහස් කරනුයේ වෙනත් ආකාරයකින් සුවිශේෂ කොට සඳහන් කර නොමැති අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය වේ.
- v. "විනයානුකළ දුව්‍යමක් ලබා තිබීම මත තුපුදුසු නිලධරයකු" යනුවෙන් අදහස් කරනුයේ ආයතන සංග්‍රහයේ XLVIII වන පරිවිශේදයේ වැරදි පිළිබඳ පළමුවන උප ලේඛනය යටතේ දක්වා ඇති වරදක් සම්බන්ධයෙන් දුව්‍යමක් ලබා ඇති නිලධරයකු එම වරද සිදු කළ දිනයේ සිට වසර පහක (05) කාලසීමාවක්ද, ආයතන සංග්‍රහයේ XLVIII වන පරිවිශේදයේ වැරදි පිළිබඳ දෙවන උප ලේඛනය යටතේ දක්වා ඇති වරදක් සම්බන්ධයෙන් දුව්‍යමක් ලබා ඇති නිලධරයකු එම වරද සිදු කළ දිනයේ සිට වසර දෙකක (02) කාලසීමාවක්ද, ආයතන සංග්‍රහයේ XLVIII වන පරිවිශේදයේ, 25.2 වගන්තිය යටතේ දක්වා ඇති ලසු විනය ක්‍රියාවලිය යටතේ විනය දුව්‍යමක් ලබා ඇති නිලධරයකු එම වරද සිදු කළ දිනයේ සිට වසරක කාලසීමාවක්ද, ගෙවන තුරු, බඳවා ගැනීමේ පරිපාටි හා සේවා ව්‍යවස්ථාවන් අනුව සිමිත හා කුසලතා (සේවා පළපුරුදේදී) බාරාවන් යටතේ බඳවා ගැනීමට හෝ පුරුෂපාඩු සංඛ්‍යාව මත ලබා දෙනු ලබන ග්‍රෑනී උසස්වීමකට හෝ තුපුදුසු නිලධරයකු වේ.

## 13 විශ්‍රාම ගැන්වීමේ විකල්පය

මෙම සේවා ව්‍යවස්ථා සංග්‍රහය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන දින සිට ජාතික විගණන කාර්යාලයේ සේවය කිරීමට කැමැත්ත පළ නොකරන, විගණන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ විධිවිධාන යටතේ විශ්‍රාම යා හැකිය.

## 14 සේවයේ නිශ්පුක්ත නිලධරයන් ප්‍රතිසංවිධි සේවයේ නව ග්‍රෑනී ක්‍රමයට අන්තර්ග්‍රහණය කිරීම.

14.1. මෙම සේවා ව්‍යවස්ථා සංග්‍රහය බලාත්මක වන දිනට සේවයේ නිශ්පුක්ත ශ්‍රී ලංකා විගණන සේවයේ සහ විගණන පරික්ෂක සේවයේ නිලධරයන් ප්‍රතිසංවිධි ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ අන්තර්ග්‍රහණය කිරීම පහත පරිදි සිදු කරනු ලැබේ.

I. III පන්තියේ II ග්‍රෑනීයේ විගණන නිලධරයන් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ II ග්‍රෑනීයට

II. III පන්තියේ I ග්‍රෑනීයේ විගණන නිලධරයන් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ I ග්‍රෑනීයට

III. සහකාර විගණන අධිකාරී තනතුරෙහි නිලධරයන් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ අධි ග්‍රෑනීයට

- IV. ශ්‍රී ලංකා විගණන සේවයේ II පන්තියේ II ගෞණියේ නිලධරයන්, ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ගෞණියට
- V. ශ්‍රී ලංකා විගණන සේවයේ II පන්තියේ I ගෞණියේ නිලධරයන්, ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ I ගෞණියට
- VI. ශ්‍රී ලංකා විගණන සේවයේ I පන්තියේ II ගෞණියේ නිලධරයන්, ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ I පන්තියට
- VII. ශ්‍රී ලංකා විගණන සේවයේ I පන්තියේ I ගෞණියේ නිලධරයන්, ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විශේෂ ගෞණිය
- VIII. ශ්‍රී ලංකා විගණන සේවයේ විශේෂ ගෞණියේ නිලධරයන්, ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විශේෂ ගෞණියට

14.2 මෙම අන්තරුහණය හේතු කොටගෙන නිලධරයන්ගේ වැටුප් වර්ධක දිනයෙහි වෙනසක් සිදු නොවිය යුතු අතර, අන්තරුහණය හේතු කොටගෙන ඒ ඒ නිලධරයන්ට අදාළ පන්තිවලට හිමිව පැවති ජ්‍යෙෂ්ඨතාවයටද භානියක් සිදු නොවිය යුතුය. පහත කොන්දේසිවලට යටත්ව වැටුප් පරිවර්තනයන් සිදු කළ යුතුය.

- පැවති වැටුප් කුමය වන රාජ්‍ය පරිපාලන වතුලේ 03/2016 හි MN 05 වැටුප් පරිමාණයෙහි වැටුප් පියවරයන් ලබමින් සිටි 2021.09.13 දිනට විගණන නිලධරි තනතුරට අන්තරුහණය කළ විගණන පරීක්ෂක සේවයේ II ගෞණියේ සියලුම නිලධරයන් නව වැටුප් පරිමාණය වන AS-01 වැටුප් පරිමාණයෙහි ආරම්භක පියවරෙහි සිට ඉදිරියටත්, විගණන පරීක්ෂක සේවයෙහි I ගෞණියේ සියලුම නිලධරයන් AS-01 වැටුප් පරිමාණයෙහි 12 වන පියවරෙහි සිට ඉදිරියටත් ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 4 වන වගන්තිය ප්‍රකාරව 2021.09.13 දින සිට අන්තරුහණය කිරීම
- ඉතික්බේතිව එළඹින පළමු දිනයේ සිට AS-01 වැටුප් පරිමාණයෙහි 12 වන වැටුප් පියවරෙන් ඔබවත වැටුප් පියවරයන්හි පිහිට තු විගණන නිලධාරීන් අභ්‍රේන් 360 දෙනකු, ජ්‍යෙෂ්ඨතා අනුමිලිවෙළින් AS-02 වැටුප් පරිමාණය හිමි සහකාර විගණන අධිකාරි තනතුරට අනුමත තනතුරු 360 සඳහා ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 5 වන වගන්තියේ විධි විධාන ප්‍රකාරව උසස් කිරීම.
- නව සේවා ව්‍යවස්ථාව බලාත්මක වන දිනට AS 02 A වැටුප් පරිමාණයට අන්තරුහණය වන නිලධරයන්ගේ වැටුප් පමණක් AS 02 A වැටුප් පරිමාණය වන R.45355-11x755-18x1030-72200 හි 3 වන වැටුප් පියවර ( R.46865/- ) ආරම්භක වැටුප් පියවර ලෙස සලකා ඉදිරියට වැටුප් ගැලපීම.
- නව සේවා ව්‍යවස්ථාව පරිදි වැටුප් යටත් කිරීමේදී සහ ඉදිරි වැටුප් වර්ධකය ලබාදීමේදී 2021.09.13 දිනට අනුමතව පැවති වැටුප් පරිමාණවල වැටුප් වර්ධක අගයන්ට වඩා මූල්‍යමය අඩු අගයක් සහිත වැටුප් වර්ධක හිමි වන නිලධරයන්ට පොදුගලික වන පරිදි සහ එම අඩු වන අවස්ථාවන්ට සිමා වන පරිදි අඩුවන වැටුප් අයය, විශාම වැටුපට සහ වැටුපහි කොටසක් ලෙස සලකා බැලිය යුතු ගැලපුම් දීමනාවක් ලෙස ලබා දීම.
- නිලධරයන්ගේ වැටුප් පරිවර්තනයන් පියවරෙන් පියවරට තැබීම මගින් සිදු කිරීම

## 15. අන්තර්කාලීන විධිවිධාන

### 15.1 අන්තර්කාලය

අන්තර්කාලය 2029.01.15 දින දක්වා බල පැවත්වේ.

15.2 මෙම ව්‍යවස්ථා සංග්‍රහය බලාත්මක වන දිනට පෙර සේවයට බඳවා ගත් නිලධරයන් සඳහා රාජ්‍ය පරිපාලන වතුලේ අංක 18/2020 හා රට ආනුෂ්‍යික වතුලේයන් හි භාජා ප්‍රවීණතාව සඳහා වන විධිවිධාන එලසම ක්‍රියාත්මක වේ.

### 15.3 කාර්යක්ෂමතා කඩුම

(අ) මෙම සේවා ව්‍යවස්ථා සංග්‍රහය බලාත්මක වන දිනට පෙර පැවති විගණන පරීක්ෂක සේවයේ හා ශ්‍රී ලංකා විගණන සේවයේ සේවා ව්‍යවස්ථාවල විධිවිධාන යටතේ දක්වා තිබු කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණ මෙම සේවා ව්‍යවස්ථා සංග්‍රහය බලාත්මක වන දින සිට වසර 05 ක් දක්වා අවශ්‍යතාව අනුව පවත්වනු ලබන අතර, මෙම සේවා ව්‍යවස්ථා සංග්‍රහය ක්‍රියාත්මක වීමට පෙර පැවති සේවා ව්‍යවස්ථාවන්හි විධිවිධාන යටතේ සේවයට බඳවාගත් නිලධරයන්ට පමණක් මෙම කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට අවකාශ සලසා දෙනු ලැබේ.

- (අ) 15.3.(අ) ජේදයේ සඳහන් පරිදි පෙර පැවති සේවා ව්‍යවස්ථාවල දක්වා තිබු විධිවිධාන යටතේ අන්තර්කාලය ආරම්භ වන දින සිට වසර 05 ක් දක්වා කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ පැවැත්වුව ද කාර්යක්ෂමතා කඩුම් සමත් වීමට අදාළව එම සේවා ව්‍යවස්ථාවල දක්වා තිබු කාලීමාවන් වෙතස් නොවේ.
- (ඇ) මෙම ව්‍යවස්ථා සංග්‍රහය බලාත්මක වීමට පෙර සේවයට බඳවා ගත් ශ්‍රී ලංකා විගණන සේවයේ නිලධරයන් සහ විගණන පරික්ෂක සේවයේ නිලධරයන් සඳහා ඔවුන් බඳවා ගනු ලැබූ සේවා ව්‍යවස්ථාවන් යටතේ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ හා භාෂා ප්‍රවීණතා අවශ්‍යතාවලින් නිදහස් වීමට තිබු විධිවිධාන මෙම සේවා ව්‍යවස්ථා සංග්‍රහය බලාත්මක වීමෙන් පසුව එළඹින අන්තර්කාලය තුළ තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වේ.

#### 15.4. කාර්ය සාධනය ඇගයීම

මෙම සේවා ව්‍යවස්ථා සංග්‍රහය බලාත්මක වන දින හෝ රට පෙර කාලීමාවන්ට අදාළව යම් නිලධරයකු සිය වැටුප් වර්ධකය උපයාගෙන තිබේ නම් එම නිලධරය සතුවූදායක මට්ටමේ හෝ රට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර ඇති බව අන්තර්කාලය තුළ සිදුකරන පත්කිරීම් හා උසස් කිරීම්වලදී සැලකිය යුත්තේය.

#### 15.5. අන්තර්කාලය තුළ ග්‍රෑන් උසස් කිරීම.

##### 15.5.1. III පත්තියේ II ග්‍රෑන්යේ සිට III පත්තියේ I ග්‍රෑන්යට උසස් කිරීම

මෙම ව්‍යවස්ථා සංග්‍රහයේ 14.1.(I) උප වගන්තිය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පත්තියේ II ග්‍රෑන්යට අන්තරුග්‍රහණය කරනු ලැබූ නිලධරයකු පහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පත්තියේ I ග්‍රෑන්යට උසස් කිරීම සඳහා පුදුසුකම් ලබයි.

###### 15.5.1.1 සපුරාලිය යුතු සුදුසුකම්

I. සේවයේ ස්ථීර කර තිබීම

II. III පත්තියේ II ග්‍රෑන්යේ අවම වශයෙන් වසර දහයක් (10) සක්‍රීය හා සතුවූදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක 10 ක් උපයා ගෙන තිබීම.

III. අනුමත කාර්යසාධන පවිචාරිය අනුව උසස් කිරීමේ දිනට පුරුෂාසන්න වසර පහක් (05) තුළ සතුවූදායක මට්ටමේ හෝ රට ඉහළ කාර්යසාධනයක් පෙන්වුම් කර තිබීම.

IV. විනයානුකුල දූෂ්‍යමක් ලබා නොතිබීම. (අර්ථ තිරුපාණ සහ නිරවචන 12. (V) අනුව නුසුදුස්සකු නොවීම)

V. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පත්තියේ කාර්යක්ෂමතා කඩුම් සමත් වී තිබීම හෝ විගණන පරික්ෂක සේවයේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් සමත්ව තිබීම.

VI. රාජ්‍ය පරිපාලන වකුලේල අංක 18/2020 හා රට අනුෂ්‍යික වකුලේල අනුව රාජ්‍ය හාෂා ප්‍රවීණතාව සම්පූර්ණ කර තිබීම.

###### 15.5.1.2. උසස් කිරීමේ ක්‍රමය

උපලේද 15.5.1.1. හි සඳහන් සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරන නිලධරයන් සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව III පත්තියේ I ග්‍රෑන්යට උසස් කිරීම විගණන සේවා කොමිෂන් සභාව විසින් සිදුකරනු ලැබේ.

###### 15.5.2. III පත්තියේ I ග්‍රෑන්යේ සිට III පත්තියේ අධි ග්‍රෑන්යට උසස් කිරීම

මෙම ව්‍යවස්ථා සංග්‍රහයේ 14.1.(I) උප වගන්තිය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පත්තියේ II ග්‍රෑන්යට අන්තරුග්‍රහණය කරනු ලැබේ, III පත්තියේ I ග්‍රෑන්යට උසස් කරනු ලැබූ නිලධරයකු හෝ 14.1. (II) උප වගන්තිය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පත්තියේ I ග්‍රෑන්යට උසස් කිරීම විගණන සේවයේ III පත්තියේ I ග්‍රෑන්යට උසස් කිරීම සඳහා සුදුසුකම් ලබයි.

### 15.5.2.1 සපුරාලිය යුතු සුදුසුකම්

- අයදුම්පත් කැදවනු ලබන නිවේදනයේ සඳහන් අයදුම්පත් හාරගනු ලබන අවසාන දිනට පූර්වාසන්න වසර 05 ක සේවා කාලය තුළ සතුවුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබේ.
- අයදුම්පත් කැදවනු ලබන නිවේදනයේ සඳහන් අයදුම්පත් හාරගනු ලබන අවසාන දිනට පූර්වාසන්න වසර පහක (05) සේවා හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.
- අයදුම්පත් කැදවනු ලබන නිවේදනයේ සඳහන් අයදුම්පත් හාරගනු ලබන අවසාන දිනට පූර්වාසන්න වසර පහක (05)තුළ වැටුප් වර්ධක පහක (05) උපයාගෙන තිබේ.
- විනයානුකුල දුනුවමක් ලබා නොතිබේ. (අර්ථ නිරුපණ සහ නිරවචන 12. (V) අනුව තුළපුද්ස්සකු නොවේ)

### 15.5.2.2 උසස් කිරීමේ ක්‍රමය

උපපේද 15.5.2.1. හි සඳහන් සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරන නිලධරයන් පවත්නා පූර්ප්පාඩු අනුව නිලධරයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජේණ්ඩියා අනුමිලිවල පදනම් කොටගෙන III පන්තියේ අධි ජේණ්ඩියට උසස් කිරීම විගණන සේවා කොමිෂන් සහාව විසින් සිදුකරනු ලැබේ.

### 15.5.3 II පන්තියේ II ජේණ්ඩියේ සිට II පන්තියේ I ජේණ්ඩියට උසස් කිරීම

මෙම ව්‍යවස්ථා සංග්‍රහයේ 14.1. (IV) උප වගන්තිය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ජේණ්ඩියට අන්තර්ග්‍රහණය කරනු ලැබූ නිලධරයකු පහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ I ජේණ්ඩියට උසස් කිරීම සඳහා සුදුසුකම් ලබයි.

### 15.5.3.1 සපුරාලිය යුතු සුදුසුකම්

- සේවයේ ස්ථිර කර තිබේ
- II පන්තියේ II ජේණ්ඩියේ වසර 06 ක සේවා හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ හා වැටුප් වර්ධක 06 ක් උපයා ගෙන තිබේ.
- අනුමත කාර්ය සාධන පටිපාටිය අනුව උසස් කිරීමේ දිනට පූර්වාසන්න වසර 05 තුළ සතුවුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබේ.
- විනයානුකුල දුනුවමක් ලබා නොතිබේ. (අර්ථ නිරුපණ සහ නිරවචන 12. (V) අනුව තුළපුද්ස්සකු නොවේ)
- ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තිය සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩුම නියමිත දිනට සමත්ව තිබේ හෝ ශ්‍රී ලංකා විගණන සේවයේ II පන්තියේ නිලධරයන් සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩුම සමත් වී හෝ නිදහස් කර තිබේ.
- රාජ්‍ය පරිපාලන වතුලේඛ අංක 18/2020 හා ඊට ආනුෂ්‍රීක වතුලේඛ අනුව රාජ්‍ය හාජා ප්‍රවීණතාව සම්පූර්ණ කර තිබේ.

### 15.5.3.2 උසස් කිරීමේ ක්‍රමය

උපපේද 15.5.3.1. හි සඳහන් සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරන නිලධරයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව II පන්තියේ I ජේණ්ඩියට උසස් කිරීම විගණන සේවා කොමිෂන් සහාව විසින් සිදුකරනු ලැබේ.

### 15.5.4 II පන්තියේ I ජේණ්ඩියේ සිට I පන්තියේ උසස් කිරීම

මෙම ව්‍යවස්ථා සංග්‍රහයේ 14.1. (V) උප වගන්තිය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ I ජේණ්ඩියට උසස් කිරීමේ තුළ II පන්තියේ I ජේණ්ඩියට උසස් කිරීම විගණන සේවා කොමිෂන් සහාව විසින් සිදුකරනු ලැබයි.

#### 15.5.4.1. සපුරාලිය යුතු සුදුසුකම්

- i. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ශ්‍රේණිය හා II පන්තියේ I ශ්‍රේණිය ඒකාබද්ධව වසර 12 ක සක්‍රිය හා සතුවුදායක සේවා කාලයක් සපුරා තිබේ.
- ii. අනුමත කාර්ය සාධන පටිපාටිය අනුව උසස් කිරීමේ දිනට පූර්වාසන්න වසර 05 තුළ සතුවුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබේ.
- iii. විනයානුකුල දැඩිවමක් ලබා නොතිබේ. (අර්ථ නිරුපණ සහ නිර්වචන 12. (V) අනුව නුසුදුස්සකු නොවේ)
- iv. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තිය සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩුම නියමිත දිනට සමත්ව තිබේ හෝ ශ්‍රී ලංකා විගණන සේවයේ II පන්තියේ නිලධරයන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩුම සමත් වී හෝ නිදහස් කර තිබේ.

සටහන 14

පුර්ජ්‍යාඩා පිරවීම සඳහා සුදුසුකම් සලකා බලනු ලබන දිනට ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ශ්‍රේණිය හා II පන්තියේ I ශ්‍රේණිය ඒකාබද්ධව වසර 12 ක සක්‍රිය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධරයන් නොමැති අවස්ථාවකදී ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ශ්‍රේණිය හා II පන්තියේ I ශ්‍රේණිය ඒකාබද්ධව වසර 10ක සක්‍රිය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධරයන්ගේ I ශ්‍රේණියේ පුර්ජ්‍යාඩා පුරවනු ලැබේ.

#### 15.5.4.2. උසස් කිරීමේ ක්‍රමය

උපම්පේද 15.5.4.1. හි සඳහන් සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරන නිලධරයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව I පන්තියට උසස් කිරීම විගණන සේවා කොමිෂන් සභාව විසින් සිදුකරනු ලැබේ.

#### 15.5.5. I පන්තියේ සිට විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

මෙම ව්‍යවස්ථා සංග්‍රහයේ 14.1. (VI) උප වගන්තිය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ I පන්තියට අන්තර්ග්‍රහණය කරනු ලැබූ හෝ අන්තර් කාලය තුළ I පන්තියට උසස් කරනු ලැබූ නිලධරයකු පහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විශේෂ ශ්‍රේණියේ පවතින පුර්ජ්‍යාඩා සඳහා උසස් කරනු ලබයි.

#### 15.5.5.1. සපුරාලිය යුතු සුදුසුකම්

- i. උසස් විම සඳහා සුදුසුකම් ලබන දිනට ශ්‍රී ලංකා විගණන සේවයේ විධායක මට්ටමේ වසර 18කට නොඅඩු සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.
- ii. අනුමත කාර්ය සාධන පටිපාටිය අනුව උසස් කිරීමේ දිනට පෙරානුව වූ වසර 05 තුළ සතුවුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබේ.
- iii. විනයානුකුල දැඩිවමක් ලබා නොතිබේ. (අර්ථ නිරුපණ සහ නිර්වචන 12. (V) අනුව නුසුදුස්සකු නොවේ)
- iv. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ I පන්තිය සඳහා වන කාර්යක්ෂමතා කඩුම නියමිත දිනට සමත්ව තිබේ හෝ ශ්‍රී ලංකා විගණන සේවයේ I පන්තියේ II ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම සමත් වී තිබේ.

සටහන 15

පුර්ජ්‍යාඩා පිරවීම සඳහා සුදුසුකම් සලකා බලනු ලබන දිනට ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විධායක ගණයේ වසර 18 කට නොඅඩු සක්‍රිය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති I පන්තියේ නිලධරයන් නොමැති අවස්ථාවකදී ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විධායක ගණයේ වසර 15 ක සක්‍රිය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති I පන්තියේ නිලධරයන්ගේ විශේෂ ශ්‍රේණියේ තනතුරු පුර්ජ්‍යාඩා පුරවනු ලැබේ.

### 15.5.5.2. උසස් කිරීමේ ක්‍රමය

උප දේශ අංක 15.5.5.1. හි සඳහන් පූදුපුකම් සියල්ල සම්පූර්ණ කරන නිලධරයන් පවත්නා පුරුෂ්පාඩු අනුව විශේෂ ග්‍රේණියට උසස් කිරීම විගණන සේවා කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබේ. විගණන සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක් මගින් නිලධරයන්ගේ පූදුපුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව ජේජ්යිතා අනුපිළිවෙළ පදනම් කොටගෙන විශේෂ ග්‍රේණියට උසස් කිරීම සිදුකරනු ලැබේ.

### 15.6. අන්තර් කාලය තුළ තනතුරුවලට පත් කිරීම

#### 15.6.1. III පන්තියේ අධි ග්‍රේණියේ සහකාර විගණන අධිකාරී තනතුරට පත් කිරීම.

මෙම ව්‍යවස්ථා සංග්‍රහයේ 14.1. (II) උප වගන්තිය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ අධි ග්‍රේණියට උසස් කරනු ලැබේ නිලධරයක ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ අධිග්‍රේණියේ සහකාර විගණන අධිකාරී තනතුරට පත් කරනු ලබයි.

#### 15.6.2. II පන්තියේ II ග්‍රේණියේ විගණන අධිකාරී තනතුරට ජේජ්යිතාවය හා කුසලතාවය මත පත්කිරීම.

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ග්‍රේණියේ විගණන අධිකාරී තනතුරෙහි පුරුෂ්පාඩු ඇති වූ විට ජාතික විගණනකාර්යාලයේ තිල වෙති අඩවියේ දැන්වීමක් පළ කිරීමෙන් සහ ජාතික විගණන කාර්යාලයේ අභ්‍යන්තර වතුලේඛයක් මගින් පූදුපුකම් ලත් නිලධරයන්ගේ න් අයදුම්පත් කැදවා පවතින පුරුෂ්පාඩුවලින් මෙම බාරාවට අයත් වන පුරුෂ්පාඩු ගණන අනුව විගණන සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන සාමාන්‍ය සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක් මගින් ඉහත 7.2.2.1.5 හි පූදුපුකම් සපුරා ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසු ජේජ්යිතා අනුපිළිවෙළ පදනම් කරගෙන ශ්‍රී ලංකා විගණන සේවයේ II පන්තියේ III ග්‍රේණියේ විගණන අධිකාරී තනතුරට පත් කරනු ලැබේ.

#### 15.6.3. I පන්තියේ ජේජ්යිතාවය සහකාර විගණකාධිපති තනතුරට පත් කිරීම.

අන්තර්කාලය තුළ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ I පන්තියට උසස් කළ / බදවාගත් නිලධරයන්ගේන් ජේජ්යිතාවය සහකාර විගණකාධිපති තනතුරු පුරුෂ්පාඩු පුරුවනු ලැබේ. ජේජ්යිතාවය සහකාර විගණකාධිපති තනතුරු පුරුෂ්පාඩු ඇතිවූ විට ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ I පන්තියේ නිලධරයන්ගේ ජේජ්යිතාවය ලේඛනයේ ඉහළම සිටින නිලධරයන් අනුපිළිවෙළ අනුව විගණන සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබේ. නව සේවා ව්‍යවස්ථා සංග්‍රහයට අනුව අන්තර් කාලය තුළ ජේජ්යිතාවය සහකාර විගණකාධිපති තනතුරු පුරුෂ්පාඩු පුරුවන මුළුම අවස්ථාවේදී එම අවස්ථාවට පමණක් සිමා වන පරිදි ජේජ්යිතාවය සහකාර විගණකාධිපති තනතුරට පත් කිරීම ජේජ්යිතාව මත අභ්‍යන්තර අයදුම්කරුවන්ගේන් පමණක් සිදු කරනු ලැබේ.

#### 15.6.4. විශේෂ ග්‍රේණියේ නියෝජන විගණකාධිපති තනතුරට පත් කිරීම.

අන්තර්කාලය තුළ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විශේෂ ග්‍රේණියට උසස් කළ / බදවාගත් නිලධරයන් විගණන සේවා කොමිෂන් සභාව විසින් විශේෂ ග්‍රේණියේ නියෝජන විගණකාධිපති තනතුරට පත් කරනු ලැබේ.

#### 15.6.5. විශේෂ ග්‍රේණියේ ජේජ්යිතාවය සහකාර විගණකාධිපති තනතුරට පත් කිරීම.

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විශේෂ ග්‍රේණියේ ජේජ්යිතාවය සහකාර විගණකාධිපති තනතුරු පුරුෂ්පාඩු වූ විට විගණන සේවා කොමිෂන් සභාව විසින් විශේෂ ග්‍රේණියේ නියෝජන විගණකාධිපති තනතුරට පත් කරනු ලැබේ.

### 16. නිපුණතා සංවර්ධනය

තිපුණතා සංවර්ධන ත්‍රියාවලිය සේවාරමිහක ප්‍රහුණුව හා සේවාස්ථා ප්‍රහුණුව යනුවෙන් දෙයාකාර වේ. එය සේවයට පිවිසෙන සියලුම ආයුතික නිලධරයන්ට සේවයේ පොදු කාර්යයනාරය ඉටු කිරීම සඳහා අවස්ථා දැනුම ,කුසලතා , ආක්‍රේප වර්ධනය සඳහා මෙන්ම ව්‍යවස්ථාපිත විගණනයේ වගකීම් ඉටු කිරීම සඳහා වූ පවත්නා විධිවාන පිළිබඳ දැනුම , අවබෝධය වැඩිදියුණු කරන්නාවූත්,

ස්වකිය වගකීම් කාර්යභාරයන් ඉටු කිරීම පිණිස විවිධ තනතුරු මට්ටම්වලදී රේට අවශ්‍ය දැනුම්න් හා නිපුණතාවයෙන් සමන්විත වන්නාවුත්, වෘත්තිය මට්ටම්න් කාර්යක්ෂමව කටයුතු කිරීමට මග පෙන්වන්නාවුත්, අඛණ්ඩ ක්‍රියාදාමයකි. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ නිලධරයන්ට අදාළ වන නිපුණතා, සේවාරමිහක පුහුණුව හා සේවාස්ථා පුහුණුව සම්බන්ධයෙන් නියමිත සැලසුමක් අනුව ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.

#### 16.1 සේවාරමිහක පුහුණුව

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ II ග්‍රේණියේ විගණන නිලධාරී තනතුරට බඳවාගත් සැම නිලධරයකුම ජාතික විගණන කාර්යාලය මගින් පවත්වනු ලබන විගණන විෂයට අදාළ එක් අවුරුදු සේවාරමිහක පුහුණුව පායමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කර සහතික පත්‍රය ලබා ගත යුතුය. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ග්‍රේණිය සඳහා ජ්‍යෙෂ්ඨතාව මත, සීමිත පදනම මත සහ සංස්කීර්ණ පදනම මත බඳවා ගත්තා විගණන අධිකාරී නිලධාරීන් මාස 06ක අතිවාර්ය පුහුණුව සම්පූර්ණ කර සහතික පත්‍රය ලබා ගත යුතුය.

(ආ) සැම නිලධරයකුටම සිංහල, දෙමළ යන රාජ්‍ය හාජා දෙකෙහි ප්‍රවීණත්වය ලබා ගැනීමට සේවාරමිහක පුහුණුව මගින් සහය වනු ලැබේ. එමෙන්ම සේවයේ ප්‍රාදු කාර්යාලය ඉටු කිරීම සඳහා අදාළ වන්නා වූ විගණනය, ගණකාධිකරණය, පිරිවැය කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, ආර්ථික විද්‍යාව ඇතුළු විගණන කාර්යයට අවශ්‍ය විෂයන් පිළිබඳව අවබෝධ කර ගැනීමට ද මෙහින් ඉඩ ප්‍රස්ථා සලස්‍යනු ලැබේ. සේවාරමිහක පුහුණුව අවසානයේ පායමාලාවේ කොටසක් ලෙස පවත්වනු ලබන ඉංග්‍රීසි හාජා විෂයට ලක්ෂණ 40% හෝ රේට වැඩියෙන් ලබාගෙන සමත් විය යුතු වේ.

(ඇ) ආයුතික නිලධරයන්ට පුහුණු කාල සිමාව තුළ දී විගණන නිලධරයකු වශයෙන් වෘත්තිය මට්ටම කරා ලියා වීමට අවශ්‍ය වන වෘත්තිමය මාර්ගෝපදේශ, තුමෝෂ්‍යයන් සහ නිපුණතා අත්කර ගැනීමට සහය වනු ඇතේ.

(ඇ) විවෘත බාරාව යටතේ සේවයට පිවිසෙන ආයුතික නිලධරයකු සේවාරමිහක පුහුණුව අවසානයේදී පවත්වන පරික්ෂණයෙන් සමත් නොවුන්හොත් එම ආයුතික නිලධරයාගේ සේවය අවසන් කරනු ලැබේ.

#### 16.2. සේවාස්ථා පුහුණුව

නිලධරයකු හට වෘත්තිමය පරිණතභාවය සලසා ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨත්වය හා වගකීම් මට්ටම අනුව අඛණ්ඩව සේවාස්ථා පුහුණුව ලබා දෙනු ඇතේ. හුදානාගත් ප්‍රධාන නිපුණතා කේත්තු කොටගෙන මෙම පුහුණුව ලබාදීමට අපේක්ෂා කෙරේ.

##### (අ) හැකියා ප්‍රවර්ධන මට්ටම IV

මෙම පුහුණුව III පන්තියේ II ග්‍රේණියේ නිලධරයන්ට අදාළ වේ. රාජ්‍ය විගණන සේවා පුහුණුව ආයතනය හෝ වෙනත් උසස් අධ්‍යාපන / පුහුණුව ආයතනයක් විසින් හෝ පවත්වනු ලබන හැකියා ප්‍රවර්ධන IV පායමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කර සහතික පත්‍රය ලබා ගැනීම මගින් මෙම අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතුය.

##### (ආ) හැකියා ප්‍රවර්ධන මට්ටම III

මෙම පුහුණුව සේවයේ II පන්තියේ II ග්‍රේණියේ නිලධරයන්ට අදාළ වේ. රාජ්‍ය විගණන සේවා පුහුණුව ආයතනය හෝ වෙනත් උසස් අධ්‍යාපන / පුහුණුව ආයතනයක් විසින් හෝ පවත්වනු ලබන හැකියා ප්‍රවර්ධන III පායමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කර සහතික පත්‍රය ලබා ගැනීම මගින් මෙම අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතුය.

##### (ඇ) හැකියා ප්‍රවර්ධන මට්ටම II

මෙම පුහුණුව සේවයේ II පන්තියේ I ග්‍රේණියේ නිලධරයන්ට අදාළ වේ. රාජ්‍ය විගණන සේවා පුහුණුව ආයතනය හෝ වෙනත් උසස් අධ්‍යාපන / පුහුණුව ආයතනයක් විසින් හෝ පවත්වනු ලබන හැකියා ප්‍රවර්ධන II පායමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කර සහතික පත්‍රය ලබා ගැනීම මගින් මෙම අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතුය.

(අ) හැකියා ප්‍රවර්ධන මට්ටම I

මෙම පුහුණුව සේවයේ I පත්තියේ නිලධාරයන්ට අදාළ වේ. රාජ්‍ය විගණන සේවා පුහුණු ආයතනය හෝ වෙනත් උසස් අධ්‍යාපන / පුහුණු ආයතනයක් විසින් හෝ පවත්වනු ලබන හැකියා ප්‍රවර්ධන I පාඨමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කර සහතික පත්‍රය ලබා ගැනීම මගින් මෙම අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතුය.

සටහන 16

අංක අමුප/21/1274/301/017 හා 2021 සැප්තැම්බර 13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විගණන සේවයේ විධායක සේවා ගණයේ විගණන අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය අනුමත වීමට පෙර පැවැත්වීමට අපොහොසත් වූවහොත් එක් වතාවකට පමණක් සීමා වන පරිදි පැවැත්වීමට කටයුතු කරනු ලැබේ.

සටහන 17

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය අනුමත වීමට පෙර විගණන පරික්ෂක සේවයේ විගණන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමට කටයුතු ආරම්භ කර එම කටයුතු අවසන්ව නොමැති අවස්ථාවකදී විගණන සේවා කොමිෂන් සභාව යටතේ එක් කටයුතු අඛණ්ඩව ඉදිරියට සිදු කරනු ලබන අතර, එමෙස සුදුසුකම් ලබන නිලධාරයන් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විගණන නිලධාරී තනතුරට එත් කරනු ලැබේ.

සටහන 18

එක් සාපු බඳවා ගැනීම අවස්ථාවකදී යම් වෘත්තීය සුදුසුකමක් මූලික සුදුසුකමක් ලෙස සැලකිල්ලට ගෙන බඳවා ගන්නා ලද නිලධාරයකුට එම සුදුසුකම අනෙකුත් සාපු බඳවා ගැනීම අවස්ථාවක බඳවා ගැනීමේ සුදුසුකමක් ලෙස සලකා අයදුම් කිරීමට අවස්ථාව සලසා දෙනු නොලැබේ. එමෙන්ම සාපු බඳවා ගැනීමකදී භාවිතා කළ සුදුසුකමක් උසස්වීමකදී අදාළ කර ගැනීමට අවස්ථාව සලසා දෙනු නොලැබේ.

#### 17. වෙනත් කරුණු

- I. මෙම ව්‍යවස්ථා සංග්‍රහයේ සඳහන් විධිවිධානවලට අමතරව ආයතන සංග්‍රහයේ විධිවිධානවලට ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සැම නිලධාරයකුම යටත් වේ.
- II. විගණන සේවා කොමිෂන් සභාව විසින් එම කොමිෂන් සභාවේ කාර්ය පරිපාලික රීති පළ කරන තෙක් අංක 2310/29 හා 2022 දෙසැම්බර 14 දිනැතිව ප්‍රකාශන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පරිපාලික රීති හා වරින් වර ඊට කරනු ලබන සංශෝධනවලටද ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සැම නිලධාරයකුම යටත්වනු ඇත.
- III. මේ අමතරව රජය විසින් කළ තීරණය කරනු ලබන පරිදි අවශ්‍ය වන ප්‍රවීණතා හා නිපුණතා සියලු නිලධාරයන් විසින් නියමිත පරිදි ලබා ගත යුතුය.
- IV. යම් ආයතනයක් විසින් ප්‍රධානය කරනු ලබන උපාධියක් සම්බන්ධ ගැටළුවක් පැන නැගී ඇති අවස්ථාවක එම උපාධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා එය සුදුසුකමක් ලෙස පිළිගැනීමට කටයුතු කරනු ලැබේ.
- V. මෙම ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා නොමැති යම් කරුණක් වෙතොත් ඒ සම්බන්ධයෙන් විගණන සේවා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ඇත.
- VI. මෙම ව්‍යවස්ථාවේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා පාඨ අතර යම් අනනුකූලතාවයක් ඇති වූවහොත් එවිට සිංහල භාෂා පාඨය අදාළ කර ගත යුතුවේ.

## පරිඥ්‍ය 01

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පත්‍රයේ II ප්‍රෝනියට බඳාගැනීම (විවෘත) සඳහා පවත්වනු ලබන ලිඛිත තරග විභාගයෙහි විෂය නිර්දේශය

1. මෙම විභාගය පහත සඳහන් ප්‍රශ්න පත්‍ර හයකින් (06) සමන්විත වේ.

අ) සාමාන්‍ය බුද්ධිය

ආ) නිර්මාණාත්මක, විශ්ලේෂණාත්මක හා සන්නිවේදන කුසලතා

ඇ) මූල්‍ය ගණකාධිකරණය

ඈ) විගණකය

ඉ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අවබෝධය

ඊ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කළමනාකරණය සඳහා අභියෝගතාවය

ඇ) සාමාන්‍ය බුද්ධිය

සංඛ්‍යාත්මක, හාජාමය හා රුපාකාර ව්‍යුහයන් සහ අන්තර සම්බන්ධතාවයන්ට අදාළව ඉදිරිපත් කෙරෙන ගැටළු සම්බන්ධයෙන් විශ්ලේෂක කුසලතාව, කාර්යික අවබෝධය, අරථකරන හැකියාව, වෙනත් තත්ත්වයන්ට අදාළ කර ගැනීමේ හැකියාව හා නිගමනයන්ට එළුම් සම්බන්ධව අපේක්ෂකයා සතු බුද්ධි මට්ටම මැන බැලීම මෙයින් අපේක්ෂා කෙරේ.

(කාලය පැය 1 1/2 ඩි - ලකුණු 100 ඩි. මෙම ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න, කෙරී ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න හා රචනා ප්‍රශ්නවලින් සමන්විත වේ.)

ආ) නිර්මාණාත්මක, විශ්ලේෂණාත්මක හා සන්නිවේදන කුසලතා

දෙන ලද මාත්‍යකාවන් / තේමාවන් සම්බන්ධ අනුරින් අපේක්ෂකයා විසින් තෙවරා ගනු ලබන මාත්‍යකාවන් / තේමාවන් ඔස්සේ අදහස් හා තොරතුරු විශ්ලේෂණය කිරීම, ගොනු කිරීම හා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයා දක්වන තරකන හා පරික්‍රීපන ගක්තිය මැන බැලීම මෙන්ම සංකීරණ ජේදයක්, ලියවිල්ලක් හෝ සංදේශයක් වටහා ගැනීමට සහ එහි ඇති ප්‍රධාන අදහස් තමාගේම වෙනයෙන් සාරාංශ වශයෙන් පැහැදිලිව හා නිවැරදිව ප්‍රකාශ කිරීම හෝ අපේක්ෂකයා සතු හැකියාව මැන බැලීම මෙයින් අපේක්ෂා කෙරේ.

(කාලය පැය 03 ඩි - ලකුණු 100 ඩි)

ඇ) මූල්‍ය ගණකාධිකරණය

i) මූල්‍ය වාර්තාකරණය සඳහා අකාතිමය රාමුව

මූල්‍ය වාර්තාකරණයේ අරමුණු, මූල්‍ය ප්‍රකාශනවල එක් එක් අංශවල අරමුණු, මූල්‍ය ප්‍රකාශනවල මැයිකාංග හඳුනා ගැනීම සහ මැනීම, මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී සලකා බලන උපක්‍රීපන සහ එවායේ වැදගත්කම, මූල්‍ය ප්‍රකාශනවල ප්‍රධාන ගුණාංශ සහ ගුණාංශ වැඩිහිපුණු කිරීම, ප්‍රාග්ධන නඩත්තු කිරීමේ සංකල්පය

ii) නීයාමන රාමුව

2007 අංක 07 දරන සමාගම් පනත අනුව මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීම සහ ඉදිරිපත් කිරීම, 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිත යටතේ ව්‍යාපාර සඳහා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව

iii) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත

ගිණුම්කරණ ප්‍රමිතවල අවශ්‍යතාවය, මූල්‍ය උපකරණ පිළිබඳ සරල අවබෝධය, කුඩා හා මධ්‍ය පරීමාණයේ ව්‍යාපාර ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත පිළිබඳ මූලික තේරුම් ගැනීම

- iv) වගකීම් සිමිත සමාගම්වල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම
- v) මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළියෙල කිරීම  
ප්‍රසිද්ධ කිරීමේ අරමුණු සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම
- vi) මූල්‍ය ප්‍රකාශන විගණක නිෂ්ප්‍රමිකරණ අනුපාත ගණනය කිරීම, අනුපාත භාවිතයෙන් අස්ථිත්‍යයේ මූල්‍ය තත්ත්වය කාර්ය සාධනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඇතුළත් කරමින් කළමනාකරණයට සාරාංශ ගත වාර්තාවක් පිළියෙල කිරීම
- vii) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන

ගැලපීම් සමඟ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

(කාලය පැය 03 දි - ලකුණු 100 ඩි.)

#### ආ) විගණනය

##### i. විගණනය

- ව්‍යාපාර පරිසරය
 

විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග සහ ඒවායේ අරමුණු, ව්‍යාපාර සංවිධාන සඳහා බලපෑම් කරන බාහිර පරිසරය
- යහපාලනය, අවදානම සහ අනුකූලතාවය
 

ව්‍යාපාර සංවිධානයක අරමුණු මූදුන් පමුණුවා ගැනීම සඳහා බලපානු ලබන අවදානම්, අභ්‍යන්තර හා බාහිර ව්‍යාපාරික පරිසරික අවදානම්, අවදානම් කළමනාකරණය කිරීමේ රාමුවක මූලික මූලිකාංග, අවදානම් අඩු කර ගැනීමේ උපාය මෝදයන්, අයත්තික යහපාලනය, තියෙෂීන්ව ප්‍රශ්න සහ විගණනයේ අවශ්‍යතාව
- ව්‍යාපාර ක්‍රියාපටිපාටි සහ අභ්‍යන්තර පාලනයන්
 

සංවිධානයක මූලික ව්‍යාපාරික ක්‍රියාපටිපාටි, අභ්‍යන්තර පාලනයන්, පාලනයන්ගේ අරමුණු, අභ්‍යන්තර පාලනයේ මූලිකාංග සහ, තොරතුරු තාක්ෂණික පොදු පාලනයන් හා මෘදුකාංග පාලනයන්, අභ්‍යන්තර පාලනයේ සීමාවන්
- සහතික්වීමේ කාර්යභාරය සහ අදාළ සේවාවන්
 

සහතික්කරණය, සිමිත සහතික්වීමේ කාර්යභාරය සහ සාධාරණ සහතික්වීමේ කාර්යභාරය, සහතික්වීමේ කාර්යභාරයේ මූලිකාංගයන්, කාර්යභාරය හාරුගැනීම් / විගණනය පිළිගැනීම
- විගණන ක්‍රියාවලිය
 

විගණන අවදානම, මූල්‍ය ප්‍රකාශන සහතික කිරීම, මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම පාලනය කිරීමේ පොදු මූලධර්ම, අස්ථිත්-වය හා එහි පරිසරය භදුනාගැනීම, අවදානම තක්සේරු කිරීම, පාලන පරීක්ෂාවන් හා ස්වාධීන ක්‍රියාපටිපාටි, වංචා පිළිබඳ අවදානම, ප්‍රමාණාත්මකභාවය, ප්‍රශ්නේන්ගත කිරීම
- විගණන සාක්ෂි
 

විගණන සාක්ෂි, විගණන සාක්ෂි ලබාගැනීමේ විගණන ක්‍රියාපටිපාටි, විශ්ලේෂණාත්මක ක්‍රියාපටිපාටි, පරීක්ෂණ සඳහා අයිතමයන් තෝරා ගැනීම
- විගණන වාර්තාව
 

ප්‍රමාණාත්මක සාවදා ප්‍රකාශනවල බලපෑම් ඇගයීම, විකරණය තොකළ විගණන වාර්තාව, විකරණය කළ විගණන වාර්තාව, කරුණු අවධාරණය කිරීම
- මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා බලපානු ලබන ආවාරධර්ම අවශ්‍යතා  
සේවාදායකයා සහ සේවය හාර ගැනීම පිළිගැනීම, මූලික ආවාරධර්ම මූලයන්ට අනුකූලවීමේදී වෘත්තීය විගණකවරයෙකුට මූහුණදීම සිදුවන අවදානම
- විගණනයේ ගණන්වය
 

තත්ත්ව පාලන පද්ධතියක මූලිකාංග, මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා අවශ්‍ය වන තත්ත්ව පාලන අවශ්‍යතාවන්  
(කාලය පැය 03 දි - ලකුණු 100 ඩි. මෙම ප්‍රශ්න පත්‍රය රවනා ප්‍රශ්නවලින් සමන්විත වේ.)

ඉ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අවබෝධය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කළමනාකරණයේ පරිකල්පන හැකියාවන්, තොරතුරු තාක්ෂණ ගැටළු නිරාකරණය කිරීමේ හැකියාව, තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති කළමනාකරණ හැකියාව සහ දෙන ලද මාත්‍රකාවන් / තේමාවන් සඳහා පද්ධති විශ්ලේෂණය, සැලසුම්කරණය හා මැදුකාංග පද්ධති හා ව්‍යාපෘති පිළිබඳ අපේක්ෂකයාගේ ගක්තිය මෙහිදී පරීක්ෂණයට හාජනය කරනු ලැබේ. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයීය යුතුය.

(කාලය පැය 2 ලකුණු 100)

ඊ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කළමනාකරණය සඳහා අනියෝගාත්‍යාව

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රව්‍යතාව සහිතව මැදුකාංග සංවර්ධනය, ස්ථාපනය හා නඩත්තු කටයුතු සම්බන්ධයෙන් වන දැනුම යොදා ගතිතින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කළමනාකරණය සඳහා අයදුම්කරුගේ අනියෝගාත්‍යාව මැතිම සඳහා මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත.

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයීය යුතුය.

(කාලය පැය 2 ලකුණු 100)

පරිභේදය 02

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ II ගේ සේවය බඳවා ගැනීම සඳහා පවත්වන සීමිත ලිඛිත තරග විභාගයෙහි විෂය නිරද්‍යෝගය

1. මෙම විභාගය පහත සඳහන් ප්‍රශ්න පත්‍ර පහකින් (05) සමන්වීත වේ.

- (අ) රාජ්‍ය අංශයේ විගණනය
- (ආ) රාජ්‍ය අංශයේ ගිණුම් හා වාර්තාකරණය
- (ඇ) ගෙනිතික හා නියාමන රාමුව (Legal and Regulatory Framework)
- (ඇ) විගණන සිද්ධී අධ්‍යයනය
- (ඉ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ඉ - රාජ්‍යය

2. විෂය නිරද්‍යෝගය

- (අ) රාජ්‍ය අංශයේ විගණනය

උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් අදාළ කරගනු ලබන රාජ්‍ය විගණනයට අදාළ පොදු මූලධර්ම හා වගකීම්, අවදානම් ඇගයීම හා එම අවදානම් වලට ප්‍රතිචාර දැක්වීම්, විගණන සාක්ෂි රස් කිරීම, වෙනත් අයගේ වැඩි හාවිතා කිරීම, විගණන නිගමනයන් වාර්තා කිරීම හා පසු විපරීම කිරීමට අදාළව නීතින් කරන ලද විගණන ප්‍රමිත හා ප්‍රකාශ කිරීම.

කාර්යාලය විගණන, අනුකූලතා විගණන ඇතුළු වෙනත් විශේෂ විගණනයන්ට අදාළ පොදු අවශ්‍යතාවන් හා එම විගණනයන් සැලසුම්කරීම, සියාත්මක කිරීම, වාර්තා කිරීම හා පසු විපරීම කටයුතු කිරීමට අදාළ උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් නීතින් කළ ප්‍රමිත හා ප්‍රකාශ කිරීම.

(කාලය පැය 03 යි - ලකුණු 100 යි. මෙම ප්‍රශ්න පත්‍රය රවනා ස්වරුපයේ පිළිතුරු බලාපොරොත්තු වන ප්‍රශ්නවලින් සමන්වීත වේ.)

- (ආ) රාජ්‍ය අංශයේ ගිණුම් හා වාර්තාකරණය

- නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම.
- අසම්පූර්ණ සහනන් ආධාරයෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම.

- ලාභ අරමුණු කර නොගත් සංචිතයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.
- විශේෂත වූ ගිණුම්කරණය සමඟ ව්‍යාපාරයක ස්වභාවය (සාමාජිකයන්ගේ සාමාජික මූදල්, යාවත්ව සාමාජිකත්වය සහ පරිත්‍යාග ඇතුළත්ව) ආදායම් හා වියදම් ගිණුම් පිළියෙල කිරීම, මූල්‍ය තත්ත්ව ප්‍රකාශ පිළියෙල කිරීම.
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හාවතා කිරීම.
- සීමාසහිත සාමාගමක හෝ රාජ්‍ය සංස්ථාවක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.
- අනුපාත මගින් මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය හා අර්ථකථනය කර කළමනාකරණ තීරණ ගැනීමට අවබෝ තොරතුරු ඉදිරිපත් කිරීම.
- මූල්‍ය ගිණුම්කරණ පාලන ක්‍රියාත්මක කිරීම.
- පාලන ගිණුම්වල අරමුණු හා අවබෝතාව, විවිධ වර්ගයේ පාලන ගිණුම්, ගෙයගැනීම් පාලන ගිණුම් සහ ගෙයහිම් පාලන ගිණුම් පිළියෙල කිරීම, තත් ගිණුම්වල ශේෂ සමඟ පාලන ගිණුම්වල ශේෂ සංස්කීර්ණය කිරීම, බැංකු සැස්සුම් ප්‍රකාශය පිළියෙල කිරීමේ අරමුණු සහ අවබෝතාව හා බැංකු සැස්සුම් ප්‍රකාශය පිළියෙල කිරීම.
- ගිණුම්කරණ වැරදි සහ වැරදි නිවැරදි කිරීම.
- ගිණුම්කරණයේ විවිධ වර්ගයේ වැරදි, අවිනිශ්චිත ගිණුම් පිළියෙල කිරීම හා වැරදි නිවැරදි කිරීම
- මූල්‍ය වාර්තාකරණය / ප්‍රකාශන
- මූල්‍ය ප්‍රකාශනවල අරමුණු හා මූල්‍ය වාර්තාකරණය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.
- මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.
- මූල්‍ය ප්‍රකාශනවල අංග (රාජ්‍ය සංස්ථා සහ සාමාජික) මූල්‍ය ප්‍රකාශනවලට ගැලැපීම් කිරීම (ප්‍රවිත්තයන්, කළින් ගෙවුම්, ක්ෂේත්‍ර වීම්, බොල් ගෙය සහ අඩංගු ගෙය ගැලැපීම, තොග අංග කිරීම සහ LKAS 02 අනුව තොග ගිණුම්ගත කිරීම, දේපල පිරියන හා උපකරණ අත්පත් කර ගැනීම, ඉවත් කිරීම හා මාරු කිරීම, ගිණුම්ගත කිරීම, LKAS 27 අනුව ප්‍රතිපාදන, අසම්හාවා වගකීම් සහ අසම්හාවා වන්කම ගිණුම්ගත කිරීම, LKAS 10 අනුව වාර්තා කරන කාලයේදෙනා පසු සිද්ධින් ගැලැපීම, ගෙයකර තිකුත් කිරීම ගිණුම්ගත කිරීම, සංස්කීර්ණය සංස්කීර්ණක් සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම, නිෂ්පාදන ගිණුම පිළියෙල කිරීමේ අරමුණු හා පර්මාර්පර හා නොනිම් තොගවලට ගැලැපීම සමඟ නිෂ්පාදන ගිණුම පිළියෙල කිරීම සහ හාන්ඩිකයක් සමඟ මාරු කිරීම, මූදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කිරීම.
- පරිගණකගත ගිණුම්කරණය
- පරිගණකගත ගිණුම්කරණය මූලික හැදින්වීම (අරමුණු සහ කාර්යයන් ඇතුළත්ව), පරිගණකගත ගිණුම්කරණ පැකේස් පිළිබඳ සරල අවබෝධය (යෙදුවම්, ක්‍රියාවලිය සහ ප්‍රතිපාදන ඇතුළත්ව)
- එක් පරිපාලනයක් හෝ එක් ආක්‍රිත සමාගමක් හෝ එක් බද්ධ ව්‍යාපාරයක් සහිත සීමාසහිත සමාගමක හෝ රාජ්‍ය සංස්ථාවක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.
- අනුපාත මගින් මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය හා අර්ථකතනය කර කළමනාකරණ තීරණ ගැනීමට අවබෝ තොරතුරු ඉදිරිපත් කිරීම.

(කාලය පැය 03 දි - ලකුණු 100 ඩි)

## (අ) නෙතික හා නියාමන රාමුව

(ජාතික විගණන පනතේ විධිවිධාන / කාර්ය පරිපාලන රිති / ආයතන සංග්‍රහයේ විධිවිධාන හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ) (Legal and Regulatory Framework)

- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදී ජනරජ ආණ්ඩුකුම ව්‍යවස්ථාව XVII වැනි පරිවිශේදය මූල්‍ය
- 2018 අංක 19 දරන ජාතික විගණන පනත
- 1971 අංක 38 දරන මූදල් පනත (II කොටස)
- ගිණුම් ප්‍රමිත විගණනයට අදාළ පරිවිශේද
- රාජ්‍ය බැංකු, පළාත්සාහා, පළාත් පාලන ආයතන, ගොවිජන සේවා මධ්‍යස්ථාන, විශ්වවිද්‍යාල හා විගණකාධිපතිවරයාගේ විෂය පථයට ගැනෙන අනෙකුත් ආයතන විගණනයට අදාළ විධිවිධාන.
- ගිවිෂුම් නීතිය හා නියෝජ්‍යන්ව නීතිය

(කාලය පැය 03 දි - ලකුණු 100 ඩි)

## (ඇ) විගණන සිද්ධී අධ්‍යයනය

සපයනු ලබන විගණනයට අදාළ යම් සිදුවීමක් ගැනීම් විශ්ලේෂණය කර එහි පවතින තත්ත්වයන් (සාධනීය තත්ත්වයන්/සාධනීය නොවන තත්ත්වයන්) අවබෝධකර ගැනීම, තර්කානුකුල විසඳුම් කර පිවිසීම, ඉදිරි තත්ත්වයන් ප්‍රතිඵලදායී අයුරින් පවත්වාගෙන යාමට සූදුසු පරිසරයක් සකස් කිරීම යනාදිය සම්බන්ධව අවබෝධය (සපයා ඇති සිද්ධී 02 ක් ඇසුරින් විශ්ලේෂණාත්මක වාර්තා සකස් කිරීම)

(කාලය පැය 02 දි - ලකුණු 100 ඩි)

(ඉ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ඉ - රාජ්‍ය

මෙම ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විත වේ.

ප්‍රශ්න පත්‍රය	කාලය	ලකුණු
I වන ප්‍රශ්න පත්‍රය- බහුවරණ ප්‍රශ්න	පැය 1	40
II වන ප්‍රශ්න පත්‍රය- රවනා ප්‍රශ්න	පැය 2	60
මුළු ලකුණු		100

පහත විෂය ක්ෂේත්‍ර ආචාරණය වන පරිදි ප්‍රශ්න පත්‍රය සකස් කෙරේ.

- තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති ඒව ව්‍යුතෝගී මූලික කොටස් වන ක්‍රම අධ්‍යයනය, පද්ධති විශ්ලේෂණය, පද්ධති නිර්මාණය, ඒ සඳහා මෘදුකාංග සංවර්ධනය, එවා පරික්ෂාව, පරිඹිලක හාර ගැනීම් පරික්ෂාව, ආදියද ඒවාට අදාළ වන තාක්ෂණික ක්ෂේත්‍ර වන ඇල්ගොරිඩ්මිස්, HTML, XML, php, දත්ත හා තොරතුරු ආරක්ෂාව, ව්‍යසන හේතුවෙන් නැවත පද්ධති ස්ථාපනය, බුද්ධිමය දේපල හිමිකම සහ මෘදුකාංග බලපත්‍ර, නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග, වෙබ් 2.0 ආදි තොරතුරු සන්නිවේදන තාක්ෂණ කොටසට ඇතුළත් වේ.
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය රාජ්‍ය අංශයට යොදා ගැනීමේ ක්‍රමවේද, රාජ්‍ය සේවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගෙන වඩා කාර්යක්ෂමව ඉටු කිරීම, ඉ- රාජ්‍ය ක්‍රම සඳහා මූලික තාක්ෂණික අවශ්‍යතා, රාජ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපරි ව්‍යුහයක මූලික අංග, ඉ-රාජ්‍ය පද්ධතියක මූලික අංග, අන්තර් ක්‍රියාකාරී හැකියාව (Interoperability) ආදිය ඉ- රාජ්‍ය කොටසට අයත් වේ.

#### පරිජිෂ්ටය 03

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සාප්‍ර බදවා ගැනීම සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයේ ලකුණු ලබා දීමේ පරිපාටිය

(01) අතිරේක අධ්‍යාපන සුදුසුකම් - උපරිම ලකුණු 25

අධ්‍යාපන සුදුසුකම්	ලකුණු
(අ) සාමාන්‍ය උපාධිය	10
(ආ) විශේෂ උපාධිය	11
(ඇ) 2 වැනි පන්තිය සහිත සාමාන්‍ය උපාධිය	11
(ඇ) 2 වැනි පන්තිය සහිත විශේෂ උපාධිය	13
(ඉ) 1 වැනි පන්තිය සහිත සාමාන්‍ය උපාධිය	13
(ඊ) 1 වැනි පන්තිය සහිත විශේෂ උපාධිය	15
(උ) ප්‍රශ්නවාත් උපාධි විප්ලෝමාව	18

(රාජ්‍ය කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය මූල්‍ය, ගිණුම්කරණය, සංවර්ධන මූල්‍ය, වාණිජය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර පරිපාලනය, රාජ්‍ය කළමනාකරණය තොරතුරු තාක්ෂණ, රාජ්‍ය ප්‍රතිපත්ති, ව්‍යාපාති කළමනාකරණය යන අදාළ ක්ෂේත්‍ර)

(එ) ගාස්තුපති උපාධිය 20

(රාජ්‍ය කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය මූල්‍ය, ගිණුම්කරණය, සංවර්ධන මූල්‍ය, වාණිජය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර පරිපාලනය, රාජ්‍ය කළමනාකරණය තොරතුරු තාක්ෂණ, රාජ්‍ය ප්‍රතිපත්ති, ව්‍යාපාති කළමනාකරණය යන අදාළ ක්ෂේත්‍ර)

(ං) ප්‍රශ්නවාත් උපාධි හෝ ර්ව ඉහළ උපාධි 25

(රාජ්‍ය කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය මූල්‍ය, ගිණුම්කරණය, සංවර්ධන මූල්‍ය, වාණිජය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර පරිපාලනය, රාජ්‍ය කළමනාකරණය තොරතුරු තාක්ෂණ, රාජ්‍ය ප්‍රතිපත්ති, ව්‍යාපාති කළමනාකරණය යන අදාළ ක්ෂේත්‍ර)

## (02) අතිරේක වෘත්තීය සුදුසුකම්

මූලික වෘත්තීය සුදුසුකම්ට අමතරව ලබා ඇති ඉහළම එක් සුදුසුකමක් සඳහා පමණක් ලකුණු ලබා දෙනු ලැබේ. (අපරිම ලකුණු 20 )

- (අ) ශ්‍රී ලංකා කාර්මික විද්‍යාලයේ / ශ්‍රී ලංකා උසස් කාර්මික අධ්‍යාපන ආයතනයේ ගණකාධිකරණය හෝ වාණිජ පිළිබඳ උසස් ඩිජ්‍යෝලෝජිස් (ලකුණු 07)
- (ආ) වරළත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ ආවසරික II/ අන්තර්මාධ්‍ය පරීක්ෂණය / ගිණුම්කරණ හා ව්‍යාපාර සහතික පත්‍රය II/ ව්‍යාපාර අදියර / වරළත් කළමනාකාරීන්ව ගණකාධිකාරී ආයතනයේ II අදියර පරීක්ෂණය සමත් වීම (ලකුණු 09)
- (ඇ) වරළත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ අවසාන I කොටසේ පරීක්ෂණය / වරළත් කළමනාකාරීන්ව ගණකාධිකාරී ආයතනයේ III අදියර පරීක්ෂණය සමත් වීම (ලකුණු 12)
- (ඇ) වරළත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ වරළත් කළමනාකාරීන්ව ගණකාධිකාරී ආයතනයේ ආක්‍රිත සාමාජිකත්වය (ලකුණු 15)
- (ඉ) වරළත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ වරළත් කළමනාකාරීන්ව ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකත්වය (ලකුණු 20)

## (03) තොරතුරු තාක්ෂණය / පරිගණක හැකියාව පිළිබඳ සුදුසුකම්

05

විශ්ව විද්‍යාලයකින් පිරිනමනු ලබන හෝ තාතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන ආයතනයකින් පිරිනමනු ලබන මාස කේ හෝ රට වැඩි කාලයක පරිගණක සහතිකපත්‍ර පාටිමාලාවක් සමත්ව නිවිම හා සහතිකයක් ලබා තිබේ.

පරිඥිතය 04

**ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ II ග්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් ලිඛිත පරීක්ෂණ විෂය නිරදේශය**

1. මෙම විභාගය පහත සඳහන් ප්‍රශ්න පත්‍ර තුනකින් (03) සමන්විත වේ.
  - (අ) විගණනය
  - (ආ) ගණකාධිකරණය
  - (ඇ) රාජ්‍ය මූල්‍ය හා ආයතන කාර්යය පටිපාටිය

## 2. විෂය නිරදේශය

## (අ) විගණනය

- ව්‍යාපාර පරිසරය  
විවිධ ව්‍යාපාර සංවිධාන වැෂ්‍ය සහ ඒවායේ අරමුණු, ව්‍යාපාර සංවිධාන සඳහා බලපෑම් කරන බාහිර පාරිසරය
- යහපාලනය, අවධානම සහ අනුකූලතාවය  
ව්‍යාපාර සංවිධානයක අරමුණු මූදුන්පමුණුවා ගැනීම සඳහා බලපෑනු ලබන අවධානම්, අභ්‍යන්තර හා බාහිර ව්‍යාපාරික පාරිසරික අවධානම, අවධානම් කළමනාකරණය කිරීමේ රාමුවක මූලික මූලිකාංග, අවධානම් අඩු කර ගැනීමේ උපාය මාර්ගයන්, ආයතනික යහපාලනය, තොරතුරු තාක්ෂණික පොදු පාලනයන් හා මැදුකාංග පාලනයන්, අභ්‍යන්තර පාලනයේ සීමාවන්
- ව්‍යාපාරය ක්‍රියාපටිපාටි සහ අභ්‍යන්තර පාලනයන්  
සංවිධානයක මූලික ව්‍යාපාරික ක්‍රියාපටිපාටි, අභ්‍යන්තර පාලනයන්, පාලනයන්ගේ අරමුණු, අභ්‍යන්තර පාලනයේ මූලිකාංග පන, තොරතුරු තාක්ෂණික පොදු පාලනයන් හා මැදුකාංග පාලනයන්, අභ්‍යන්තර පාලනයේ සීමාවන්

- සහතිකවීමේ කාර්යභාරය සහ අදාළ සේවාවන්  
සහතිකකරණය, සීමිත සහතිකවීමේ කාර්යභාරය සහ සාධාරණ සහතිකවීමේ කාර්යභාරය, සහතිකවීමේ කාර්යභාරයේ මූලිකාංග, කාර්යභාරය හාරගැනීම/ විගණනය පිළිගැනීම
- විගණන ත්‍රියාවලිය  
විගණන අවදානම, මූල්‍ය ප්‍රකාශන සහතික කිරීම, මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම පාලනය කිරීමේ පෙළුද මූලධර්ම, අස්ථිත්වය හා එහි පරිසරය හඳුනාගැනීම, අවදානම තක්සේරු කිරීම, පාලන පරීක්ෂාවන් හා ස්වාධීන ත්‍රියාපටිපාටි, වංචා පිළිබඳ අවදානම, ප්‍රමාණාත්මකභාවය, ප්‍රලේඛනගත කිරීම
- විගණන සාක්ෂි  
විගණන සාක්ෂි, විගණන සාක්ෂි ලබාගැනීමේ විගණන ත්‍රියාපටිපාටි, විශ්ලේෂණාත්මක ත්‍රියාපටිපාටි, පරීක්ෂණ සඳහා අයිතමයන් තෝරා ගැනීම
- විගණන වාර්තාව  
ප්‍රමාණාත්මක සාවදා ප්‍රකාශනවල බලපෑම ඇගයීම, විකරණය නොකළ විගණන වාර්තාව, විකරණය කළ විගණන වාර්තාව, කරුණු අවධාරණය කිරීම
- මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා බලපානු ලබන ආචාරධර්ම අවශ්‍යතා සේවාදායකයා සහ සේවය හාර ගැනීම පිළිගැනීම, මූලික ආචාරධර්ම මූලයන්ට අනුකූලවීමේදී වෘත්තීය විගණකවරයකුට මූලුණදීම සිදුවන අවදානම
- විගණනයේ ගුණත්වය  
තත්ත්ව පාලන පද්ධතියක මූලිකාංග, මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා අවශ්‍ය වන තත්ත්ව පාලන අවශ්‍යතාවන්

(කාලය පැය 03 යි - ලකුණු 100 යි. මෙම ප්‍රශ්න පත්‍රය රවතා ප්‍රශ්නවලින් සමන්විත වේ.)

#### (ආ) ගණකාධිකරණය

- ද්විත්ව සටහන් ක්‍රමයට අනුව ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කර සරල මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම
- නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම
- ගිණුම් වාර්තා සම්පූර්ණ තොටු විටක ආයතනයක මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම
- ලාභ අරමුණු කර තොගත් සංවිධානයක මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම.
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හාවිතා කිරීම.
- සීමාසහිත සමාගමක හෝ රාජ්‍ය සංස්ථාවක මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම.
- අනුපාත මිනින් මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය හා අර්ථකථනය කර කළමනාකරණ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම.
- අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම.
- මූදල් ප්‍රවාහ ප්‍රකාශ පිළියෙළ කිරීම.

(කාලය පැය 03 යි - ලකුණු 100 යි. මෙම ප්‍රශ්න පත්‍රය රවතා ප්‍රශ්නවලින්ද සමන්විත වේ.)

#### (ඇ) රාජ්‍ය මූල්‍ය හා ආයතන කාර්යය පටිපාටිය

##### (i) රාජ්‍ය මූල්‍ය කාර්යය පටිපාටිය

- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ XVII වැනි පරිවිශේදය මූල්‍ය
- 1971 අංක 38 දරන මූදල් පනතේ ප්‍රතිපාදන (II කොටස)
- රජයේ මූදල් රෙගුලායි හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය
- 2018 අංක 09 දරන ජාතික විගණන පනතේ ප්‍රතිපාදන

## (ii) ආයතන කාර්යය පටිපාටිය

- ආයතන සංග්‍රහය I කාණ්ඩය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ/ විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති

## (iii) කාර්යාල කුම හා කාර්යාල පටිපාටි

(කාලය පැය 03 යි - ලකුණු 100 යි. මෙම ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න, කෙටි ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න හා රචනා ප්‍රශ්නවලින් සමන්විත වේ.)

## පරිභේදය 05

**ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ I ශේෂයේ නිලධාරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් ලිඛිත පරීක්ෂණ විෂය නිරදේශය**

1. මෙම විභාගය පහත සඳහන් ප්‍රශ්න පත්‍ර තුනකින් (03) සමන්විත වේ.

- (අ) විගණනය
- (ආ) ගණකාධිකරණය
- (ඇ) රාජ්‍ය මූල්‍ය හා ආයතන කාර්යය පටිපාටිය

2. විෂය නිරදේශය

## (අ) විගණනය

- ව්‍යාපාර පරීක්ෂණය  
ව්‍යාපාර සංවිධාන වර්ග සහ සේවායේ අරමුණු, ව්‍යාපාර සංවිධාන සඳහා බලපෑම් කරන බාහිර ව්‍යාපාරික පාරිසරික අවධානම, අවධානම් කළමනාකරණය කිරීමේ රාමුවක මූලික මූලිකාංග, අවධානම් අඩු කර ගැනීමේ උපාය මාර්ගයන්, ආයතනික යහපාලනය, තීයෝජනන්ව ප්‍රශ්න සහ විගණනයේ අවශ්‍යතාව
- යහපාලනය, අවධානම සහ අනුකූලතාවය  
ව්‍යාපාර සංවිධානයක අරමුණු මූදුන්පමුණුවා ගැනීම සඳහා බලපානු ලබන අවධානම්, අභ්‍යන්තර හා බාහිර ව්‍යාපාරික පාරිසරික අවධානම, අවධානම් කළමනාකරණය කිරීමේ රාමුවක මූලික මූලිකාංග, අවධානම් අඩු කර ගැනීමේ උපාය මාර්ගයන්, ආයතනික යහපාලනය, තීයෝජනන්ව ප්‍රශ්න සහ විගණනයේ අවශ්‍යතාව
- ව්‍යාපාරය ක්‍රියාප්‍රාථිමික සහ අභ්‍යන්තර පාලනයන්  
සංවිධානයක මූලික ව්‍යාපාරික ක්‍රියාප්‍රාථිමික, අභ්‍යන්තර පාලනයන්, පාලනයන්ගේ අරමුණු, අභ්‍යන්තර පාලනයේ මූලිකාංග පහ, තොරතුරු තාක්ෂණික පොදු පාලනයන් හා මැදුකාංග පාලනයන්, අභ්‍යන්තර පාලනයේ සිමාවන්
- සහතිකවීමේ කාර්යාලය සහ අදාළ සේවාවන්  
සහතිකකරණය, සිම්ත සහතිකවීමේ කාර්යාලය සහ සාධාරණ සහතිකවීමේ කාර්යාලය, සහතිකවීමේ කාර්යාලයේ මූලිකාංග, කාර්යාලය හාරුගැනීම් / විගණනය පිළිගැනීම
- විගණන ක්‍රියාවලිය  
විගණන අවධානම, මූල්‍ය ප්‍රකාශන සහතික කිරීම, මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම පාලනය කිරීමේ පොදු මූලධර්ම, අස්ථිත්වය හා එහි පරීක්ෂය හඳුනාගැනීම, අවධානම තක්සේරු කිරීම, පාලන පරික්ෂාවන් හා සේවාධීන ක්‍රියාප්‍රාථිමික, වංචා පිළිබඳ අවධානම, ප්‍රමාණාත්මකභාවය, ප්‍රලේඛනගත කිරීම
- විගණන සාක්ෂි  
විගණන සාක්ෂි, විගණන සාක්ෂි ලබාගැනීමේ විගණන ක්‍රියාප්‍රාථිමික, විශ්ලේෂණාත්මක ක්‍රියාප්‍රාථිමික, පරීක්ෂණ සඳහා අයිතමයන් තොරු ගැනීම
- විගණන වාර්තාව  
ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනවල බලපෑම ඇගයීම, විකරණය තොකළ විගණන වාර්තාව, විකරණය කළ විගණන වාර්තාව, කරුණු අවධාරණය කිරීම

- මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා බලපාතු ලබන ආචාරධර්ම අවශ්‍යතා සේවාදායකයා සහ සේවය හාර ගැනීම පිළිගැනීම, මූලික ආචාරධර්ම මූලයන්ට අනුකූලවීමෙන්ද වෘත්තිය විගණකවරයකුට මූහුණුම්මට සිදුවන අවදානම

- විගණනයේ ගුණත්වය  
තන්ත්ව පාලන පද්ධතියක මූලිකාංග, මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා අවශ්‍ය වන තන්ත්ව පාලන අවශ්‍යතාවන්

(කාලය පැය 03 සි - ලකුණු 100 සි. මෙම ප්‍රශ්න පත්‍රය රුවනා ප්‍රශ්නවලින් සමන්විත වේ.)

#### (ඇ) ගණකාධිකරණය

- දෑවිත්ව සටහන් ක්‍රමයට අනුව ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කර සරල මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම
- නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම
- ගිණුම් වාර්තා සම්පූර්ණ නොවූ විටක ආයතනයක මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම
- ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම.
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හාවතා කිරීම.
- සීමාසහිත සමාගමක හෝ රාජ්‍ය සංස්ථාවක මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම.
- අනුපාත මගින් මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය හා අර්ථකථනය කර කළමනාකරණ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම.
- අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම.
- මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළියෙළ කිරීම.

(කාලය පැය 03 සි - ලකුණු 100 සි. මෙම ප්‍රශ්න පත්‍රය රුවනා ප්‍රශ්නවලින්ද සමන්විත වේ.)

#### (ඇ) රාජ්‍ය මූල්‍ය හා ආයතන කාර්යය පටිපාටිය

##### (i) රාජ්‍ය මූල්‍ය කාර්යය පටිපාටිය

- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ XVII වැනි පරිව්‍යේදය මූල්‍ය
- 1971 අංක 38 දරන මුදල් පනතේ ප්‍රතිපාදන (II කොටස)
- රජයේ මුදල් රෙගුලායි හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය
- 2018 අංක 09 දරන ජාතික විගණන පනතේ ප්‍රතිපාදන

##### (ii) ආයතන කාර්යය පටිපාටිය

- ආයතන සංග්‍රහය I කාණ්ඩය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ/ විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රිති

##### (iii) කාර්යාල කුම හා කාර්යාල පටිපාටි

(කාලය පැය 03 සි - ලකුණු 100 සි. මෙම ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න, කෙටි ප්‍රශ්න, ව්‍යුහගත රුවනා ප්‍රශ්න හා රුවනා ප්‍රශ්නවලින් සමන්විත වේ.)

## පරිඥිතය 06

**ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පත්‍රියේ තිබුණු සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩුම් ලිඛිත පරික්ෂණ විෂය නිරද්‍යෝග**

- මෙම විභාගය පහත සඳහන් ප්‍රශ්න පත්‍ර තුනකින් (03) සමන්විත වේ.

- (අ) රාජ්‍ය මූල්‍ය හා ආයතන කාර්ය පටිපාටි
- (ඇ) නීතිය හා බදුකරණය
- (ඇ) ආර්ථික විද්‍යාව

- විෂය නිරද්‍යෝග

- (අ) රාජ්‍ය මූල්‍ය හා ආයතන කාර්ය පටිපාටි

- (ඇ) රාජ්‍ය මූල්‍ය කාර්ය පටිපාටිය

- රජයේ මූදල් රෙගුලාසි
  - ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය
- (ii) ආයතන කාර්ය පටිපාටිය
- ආයතන සංග්‍රහයේ I හා II කොටස්
  - රාජ්‍ය සේවා කොමිෂන් සභා / විගණන සේවා කොමිෂන් සභා කාර්ය පරිපාටික රීති

(කාලය පැය 03 දි - ලක්ෂණ 100 දි. මෙම ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න, කෙටි ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න හා රචනා ප්‍රශ්නවලින් සමන්විත වේ.)

- (ඇ) නීතිය හා බදුකරණය

- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුකම් ව්‍යවස්ථාව XVII වැනි පරිච්ඡේදය මූල්‍ය
- 2018 අංක 19 දරන ජාතික විගණන පනත
- 1971 අංක 38 දරන මූදල් පනත (II කොටස)
- 2007 අංක 07 දරන සමාගම් පනත - ගිණුම් හා විගණනයට අදාළ පරිච්ඡේද
- රාජ්‍ය බැංකු, පලාත් සභා, පලාත් පාලන ආයතන, ගොවිජන සේවා මධ්‍යස්ථාන, විශ්වවිද්‍යාල හා විගණකාධිපතිවරයාගේ විෂය පථයට ගැනෙන අනෙකුත් ආයතන විගණනයට අදාළ විධිවිධාන.
- නියෝග්‍රහත්ව නීතිය, නිවිෂුම් නීතිය, ඉලෙක්ට්‍රොනික නීතිය
- බදුකරණය හඳුන්වාදීම ව්‍යුහවලින් මූලධරිම, සාප්‍රු හා වතු බදු, ශ්‍රී ලංකාවේ බදු අධිකාරිය, නෙතික රාමුව, ආදායම් බදු පැනවීම, නෙත්වාසික නීතිය
- ව්‍යවස්ථාපිත ආදායම් ව්‍යුහාපාර, රැකියාව හෝ වෘත්තීය, සේවා නිපුක්කි ආදායම, ඉඩම් හා ඉඩකිරීම්වල ගුද්ධ වාර්ෂික වටිනාකම, ලාභාංශ පෙළා හා වට්ටම්, අයකිරීම් හා වාර්ෂිකයන්, කුලී, පුරුෂ්කාර හා අධිමිල, මට්ටම, දිනුම්, සුදු හා ලොකරුයි ඇදිම්, රජය විසින් පනවනු ලබන දිඩි හා දීමනා, ආධාර, පරිත්‍යාග හෝ රාජ්‍ය නොවන සංවිධාන දායකත්ව ලැබීම, අනෙකුත් මූල්‍යවලින් ලැබෙන ආදායම්, නිදහස් කළ ආදායම්
- තනි පුද්ගල හා සමාගම් බදුකරණය තනි පුද්ගල මූල ව්‍යවස්ථාපිත ආදායම, තක්සේරු කළ හැකි ආදායම හා බදු අයකළ හැකි ආදායම, සමාගමක මූල ව්‍යවස්ථාපිත ආදායම, තක්සේරු කළහැකි ආදායම හා බදු අයකළ හැකි ආදායම, ආදායම් බදු ප්‍රතිගත, තනි පුද්ගල දළ ආදායම් බදු වගකීම්, සමාගමක දළ ආදායම් බදු වගකීම්, ගෙවිය යුතු බදු ගේෂය
- විවිධ ව්‍යාපාර සඳහා බදුකරණය
- බැඳීම් හා ක්‍රියාමාර්ග ආදායම් බදු ගෙවීම, වාර්තා, තක්සේරුව, අහියාවන කිරීම්, බදු පැහැර හැරීම, ආපසු ගෙවීම්, දෑන්තින විධිවිධාන

- සංකල්ප හා භාවිතා කිරීම  
රඳවාගැනීමේ බදු සහ අවසාන බදු සංකල්පය, ප්‍රාග්ධන ලාභ, අර්ථ දැක්වීම්, නඩු තින්දු
- ව්‍යාපාර බදු  
එකතු කළ අයය මත බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු, මුද්දර බද්ද  
(කාලය පැය 03 සි - ලකුණු 100 සි.)

## (ඇ) ආර්ථික විද්‍යාව

- ව්‍යාපාර ආර්ථික විද්‍යාව හැඳින්වීම
- පාරිභෝගික හා වෙළඳපල
- නිෂ්පාදනය හා පිරිවැය
- වෙළඳපල ක්‍රමය තුළ රඟයේ කාර්යභාරය
- මුදල හා මිළ මට්ටම
- බැංකු හා මූල්‍ය ප්‍රතිපත්තිය
- සාර්ථක අර්ථිකය සහ ව්‍යාපාර පරිසරය
- අන්තර්ජාල වෙළඳාම
- ආර්ථික වර්ධනය හා සංවර්ධනය
- සංවර්ධන ආර්ථික විද්‍යාව

(කාලය පැය 03 සි - ලකුණු 100 සි.)

## පරිභේදය 07

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ II පන්තියේ නිලධාරෙන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩුම් ලිඛිත පරීක්ෂණ විෂය නිර්දේශය

1. මෙම විභාගය පහත සඳහන් ප්‍රශ්න පත්‍ර හතරකින් (04) සමන්විත වේ.

- (අ) රාජ්‍ය විගණනය
- (ආ) උසස් මූල්‍ය ගණකාධිකරණය
- (ඇ) කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය
- (ඇ) වාර්තා ලිවිම හා කළමනාකරණය වෙත තොරතුරු ඉදිරිපත් කිරීම

2. විෂය නිරදේශය

(අ) රාජ්‍ය අංශයේ විගණනය

- උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් අදාළ කරගනු ලබන රාජ්‍ය විගණනයට අදාළ පොදු මූල ධර්ම
- ශ්‍රී ලංකා වරළන් ගණකාධිකාරී ආයතනය විසින් මූල්‍ය විගණන කාර්යයෙහිදී තත්ත්ව පාලනය, විගණනයට අදාළ පොදු මූලධර්ම හා වගකීම, අවදානම් ඇගයීම හා එම අවදානම්වලට ප්‍රතිචාර දැක්වීම, විගණන සාක්ෂි රැස් කිරීම, වෙනත් අයගේ වැඩ භාවිතා කිරීම, විගණන නිගමනයන් වාර්තා කිරීම හා පසුවිපරාම් කිරීමට අදාළ නිකුත් කරන ලද විගණන ප්‍රමිත හා ප්‍රකාශ කිරීම.
- කාර්යභාධන විගණක, අනුකූලතා විගණන ඇතුළු වෙනත් විශේෂ විගණනයන්ට අදාළ පොදු අවශ්‍යතාවන් හා එම විගණනයන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, වාර්තා කිරීම හා පසුවිපරාම් කිරීමට අදාළ උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් නිකුත් කළ ප්‍රමිත හා ප්‍රකාශ කිරීම.

- අධිභාර පැනවීමේ ක්‍රියාවලියට අදාළ වූ වාර්තා ඉදිරිපත් කිරීම

(කාලය පැය 03 සි - ලකුණු 100 සි. මෙම ප්‍රශ්න පත්‍රය රචනා ප්‍රශ්නවලින් සමන්විත වේ.)

#### (ආ) උසස් මූල්‍ය ගණකාධිකරණය

- මූල්‍ය වාර්තාකරණය සඳහා ආකෘතිමය රාමුව

මූල්‍ය වාර්තාකරණයේ අරමුණු, මූල්‍ය ප්‍රකාශනවල එක් එක් අංග වල අරමුණු, මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග හදුනාගැනීම සහ මැතිම, මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී සලකා බලන උපකළුපන සහ ඒවායේ වැදගත්කම්, මූල්‍ය ප්‍රකාශනවල ප්‍රධාන ගුණාංග සහ ගුණාංග වැඩි දියුණු කිරීම, ප්‍රාග්ධන නඩත්තු කිරීමේ සංකල්පය

- නියාමන රාමුව

2007 අංක 07 දරන සමාගම් පනත අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සහ ඉදිරිපත් කිරීම, 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන පනත යටතේ ව්‍යාපාර ආයතන සඳහා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ අවබෝතාව

- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත

ගිණුම්කරණ ප්‍රමිතවල අවබෝතාව, මූල්‍ය උපකරණ පිළිබඳ සරල අවබෝත්‍ය, කුඩා හා මධ්‍ය පරීමාණයේ ව්‍යාපාර ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත පිළිබඳ මූලික තේරුම් ගැනීම

- වගකීම් සිමිත සමාගමවල මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සහ ඉදිරිපත් කිරීම

ප්‍රසිද්ධ කිරීමේ අරමුණු සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සහ ඉදිරිපත් කිරීම

- මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළියෙළ කිරීම

- මූල්‍ය ප්‍රකාශන විග්‍රහය

ගිණුම්කරණ අනුපාත ගණනය කිරීම, අනුපාත හාවිතයෙන් අස්ථිත්වයේ මූල්‍ය තත්ත්වය කාර්ය පාධනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය ඇතුළත් කරමින් කළමනාකරණයට සාරාංශගත වාර්තාවක් පිළියෙළ කිරීම

- ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන

ගැලපිලි සමග ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම

(කාලය පැය 03 සි - ලකුණු 100 සි.)

#### (ඇ) කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය

- ව්‍යාපාර කළමනාකරණය හැදින්වීම

කළමනාකරණයේ මූලික සංකල්ප, කළමනාකරණයේ කාර්යනාරය, කළමනාකරණ කාර්යයන්, කළමනාකරණ ක්‍රියාවලිය, එලදායීතාවය, කාර්යක්ෂමතාව හා සඡලදායීත්වය, කළමනාකරුවන්ට ඇති අහියෝග, අර්බුද හා අනපේක්ෂිත ඉස්වී කළමනාකරණය,

- සැලසුම්කරණය හා තීරණ ගැනීම

සැලසුම්කරණය ස්වාධාවය, සැලසුම් වර්ග, සැලසුම්කරණ ක්‍රියාවලිය, සැලසුම්කරණයට ඇති බාධා, තීරණ ගැනීමේ තත්ත්වයන් හා ප්‍රවේශයන්, තාරකික තීරණ ගැනීමේ ක්‍රියාවලිය

- සංචිතය හා නිරමාණය
 

සංචිතයකරණයේ මූලික සංකළේප, සංචිතය වුළුහය නිරමාණය කිරීම, දෙපාර්තමේන්තුකරණ වර්ග, අධිකාරීත්වය, වගකීම හා බලය, සංචිතය වුළුහයන් හැඩැස්වන අසම්බාව්‍ය සාධක, ප්‍රතිවුළුහගත කිරීම හා ප්‍රති නිරමාණය
- අභිජ්‍රේරණය හා නායකත්වය
 

නායකත්වයේ කාර්යභාරය, නායකයන්ගේ බල මූලාශ්‍ර, නායකත්ව න්‍යායන්, අභිජ්‍රේරණ හා අභිජ්‍රේරණ න්‍යායන්

විශේෂ අරමුදල අභිජ්‍රේරණය හා එලදායිතා වර්ධනය සඳහා වූ ප්‍රබල සාධකයක් වශයෙන් උපයෝගී කර ගැනීම
- සංචිතය තුළ සන්නිවේදනය
 

සන්නිවේදනයේ ස්වභාවය හා විෂය පරිය, මූලික සන්නිවේදන ආකෘතිය, සන්නිවේදනයට ඇති බාධක, සංචිතය තුළ සන්නිවේදනය, සන්නිවේදන කුසලතා
- පාලනය
 

පාලනයේ ස්වභාවය හා විෂය පරිය, පාලන මට්ටම්, පාලන ක්‍රියාවලිය, පාලනය සඳහා ඇති ප්‍රමේණයන්
- සංචිතය සංස්කෘතිය හා සංචිතවලට එහි ඇති බලපැම
 

සංචිතය සංස්කෘතියේ කාර්යභාරය, සංචිතය සංස්කෘතියේ ස්ථිරයන්, සංස්කෘතියේ සමාජානුයෝගන ක්‍රියාවලිය, සංචිතය සංස්කෘතිය විශ්ලේෂණය සඳහා ඇති ආකෘති, සංස්කෘතිය හා උපාය මාර්ග
- වෙනස කළමනාකරණය
 

වෙනස් වීමේ ආකාර, වෙනස්වීමට ඇති ප්‍රතිරෝධක, වෙනස කළමනාකරණය සඳහා ඇති ආකෘති
- යහපාලනය හා ආයතනික සමාජ වගකීම්
 

ආයතනයක සමාජ වගකීම, ආචාරයර්ම කළමනාකරණය, ආයතන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්ව හා සංචිතවලට ඔවුන්ගේ ඇති බලපැම්, යහපාලනයේ වැදගත්කම, ඒවාන්සී න්‍යායට එරෙහිව හාරකාරන්ව න්‍යාය, අවධානම් කළමනාකරණ පද්ධති සහ යහපාලනය තුළින් පාලනය කිරීම.
- ආයතනවල උපායමාර්ගික අඩිප්‍රායන්
 

සංචිතවල උපායමාර්ගයන්ගේ ස්වභාවය හා උපායමාර්ග වර්ග, උපායමාර්ග ලක්ෂණ, උපායමාර්ගික සැලසුම් කිරීම
- මෙහෙයුම් කළමනාකරණය
 

මෙහෙයුම් කළමනාකරණය හැඳින්වීම, සැපයුම් කළමනාකරණය, ගුණන්ව කළමනාකරණය, තොග කළමනාකරණය, ධාරිතා කළමනාකරණය
- මානව සම්පත් කළමනාකරණය
 

මානව සම්පත් කළමනාකරණයේ ස්වභාවය හා කාර්යයන්, සේවක සැලසුම්කරණය හා මාන්ඩලිකරණය, කුසලතා කළමනාකරණය, ප්‍රතිලාභ කළමනාකරණය, සේවක හා ගුම්ක සම්බන්ධතා, මානසික ඕවිපුම හා සේවා නියුත්ති ආචාර දරුම
- තොරතුරු කළමනාකරණය.
 

කාර්යාල ස්වයංක්‍රීයකරණය, පද්ධති න්‍යාය, තොරතුරු පද්ධති හා කළමනාකරණ මට්ටම්, පරිගණක පද්ධති වින්‍යාසකරණය, ඉන්ට්‍රොනේට්, එක්ස්ට්‍රානේට් නොවන සහ අන්තර්ජාලය, දත්ත පදනම්, දත්ත ගබඩා කිරීම සහ දත්ත සෙවීම, දැනුම් කළමනාකරණය, පිටතින් මූලාශ්‍රකරණය, ඇමතුම් මධ්‍යස්ථාන සහ ව්‍යාපාර ක්‍රියාවලි පිටතින් මූලාශ්‍රකරණය

මානව සම්පත් සංවර්ධනය සඳහා දුරස්ථා අධ්‍යාපනික ක්‍රමවේදයන් උපයෝගී කර ගැනීම

- නව සහගුරුයේ ආයතනික අභියෝග

ගේලීයකරණය, ඉලෙක්ට්‍රොනික් වාණිජ හා තාත්වික පාරිභෝගිකයන්, වාණිජ සන්දර්භයේ නව ප්‍රව්‍යනා (කාලය පැය 03 දි - ලකුණු 100 දි. මෙම ප්‍රශ්න පත්‍රය රචනා ප්‍රශ්නවලින් සමන්විත වේ.)

- (අ) වාර්තා ලිවීම හා කළමනාකරණය වෙත තොරතුරු ඉදිරිපත් කිරීම කළමනාකරණ තොරතුරු සම්බන්ධයෙන් කාලානුරූපවීමේ නිරවද්‍යතාව සහ පරිපූර්ණවලෙහි වැදගත්කම
- තොරතුරු පරිගිරණය
  - රස්වීම වාර්තා හා සටහන් ලිවීම
  - කළමනාකරණ වාර්තා ව්‍යුහය
  - ප්‍රතිඵල අර්ථකථනය
  - විවෘතයන් යෝජනා කිරීම
  - දත්ත විශ්ලේෂණයේදී සංඛ්‍යා නාම ක්‍රම හාවිතය
  - කාර්ය සාධනය සැපයීම
  - කළමනාකරණ වාර්තාවල අනුපාත හා ප්‍රතිඵල හාවිතය
  - රේඛා විනු මගින් නිරුපණය
  - වෘත්තීයමය කථාවලට හා දේශනවලට සවන් දීම

#### පරිඩිඡේටය 08

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ I පන්තියේ නිලධාරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් ලිඛිත පරික්ෂණ විෂය නිරදේශය

- මෙම විභාගය පහත සඳහන් ප්‍රශ්න පත්‍ර (03) සමන්විත වේ.

- (අ) රාජ්‍ය විගණනය  
 (ආ) රාජ්‍ය මූල්‍ය කළමනාකරණය  
 (ඇ) උපත්‍රීක්‍රම කළමනාකරණය

- විෂය නිරදේශය

- (අ) රාජ්‍ය විගණනය  
 දෙන ලද සිද්ධියකට අදාළව විගණනය සැලසුම් කිරීම, දත්තයන්තේ නියදී විශ්ලේෂණය, විගණන සාක්ෂි ඇශායීම, තවදුරටත් කළයුතු විගණන ක්‍රියාත්මක කිරීම හා විගණන මතය ප්‍රකාශ කිරීම.

(කාලය පැය 03 දි - ලකුණු 100 දි. මෙම ප්‍රශ්න පත්‍රය සිද්ධි අධ්‍යයන හා රචනා ස්වරුපයේ පිළිතුරු බලාපොරොත්තු වන ප්‍රශ්නවලින් සමන්විත වේ.)

- (ආ) රාජ්‍ය මූල්‍ය කළමනාකරණය

- රජය සහ පළාත් සභා, රාජ්‍ය සංස්ථා, පළාත් පාලන බල මණ්ඩල සම්පාදක ව්‍යාපාර ආදියේ ආයතනික රාමුව හා රාජ්‍ය මූල්‍ය පිළිබඳ ව්‍යවස්ථාමය හා තෙත්තික රාමු.
- මූල්‍ය ව්‍යුහය - සැලසුම් කිරීම, වැඩසටහන් පිළියෙළ කිරීම, අයවැය සැකසීම, අරමුදල් යෙද්වීම, මුරේ.135 අනුව මූදල් පාලනය සම්බන්ධ කාර්යයන් පවතාදීම ගණන් තැබීම, වාර්තා කිරීම, ඇශායීම සහ විගණනය
- කාර්යසාධන අයවැය - මූලික ක්‍රමසැකැස්ම හා යොදා ගැනීම, කාර්යසාධන මිනුම්, මිනුම් වර්ග, ඒකක හා ප්‍රතිමාන තෙක්රා ගැනීම, මිනුම් පදනම් හා කාර්යසාධන විශ්ලේෂණය.
- වැඩසටහන් අයවැය - වැඩසටහන් ව්‍යුහය, ක්‍රියාකාරකම වර්ගීකරණය, වැඩසටහන් ක්‍රියාවලි, ව්‍යාපාති හා වියදීම සම්බන්ධ වැය විෂය.

- සංස්‍රේෂු හා වතු සහනාධාර
- රජයේ අයවැය ලේඛනයන්ට මුදල් යෙදවීමේ ප්‍රහෘදයන් - රාජ්‍ය තෝරා, ප්‍රදාන, විශේෂාධාර ඇතුළුව
- රජයේ සංස්ථා හා පළාත් පාලන බල මණ්ඩල ආදායම් හා වියදම් වර්ග

## (අ) උපක්‍රමික කළමනාකරණය

- (i) ආයතනික මෙහෙයුම් හා මෙහෙයුම් කළමනාකරණය හැඳින්වීම
  - ආයතනික පරීසරය
  - අයතනික මෙහෙයුම් කළමනාකරණය
  - වටිනාකම් ක්‍රම විසින්පෙනය
  - ගුණත්ව කළමනාකරණය
  - මානව සම්පත් කළමනාකරණය
  - වෙනස කළමනාකරණය
  - නායකත්ව න්‍යායක් හා භාවිතය
  - තොරතුරු කළමනාකරණය
  - කළමනාකරණය සහ සංවිධාන මූලධර්ම අනිප්‍රේරණය එලදායීතා වර්ධනය සඳහා වූ ප්‍රබලතම අවශ්‍යක් ලෙස විගණන අරමුදල යොදාගැනීම පිළිබඳ අපේක්ෂකයාගේ අවබෝධය, රාජ්‍ය අංශයේ ගැටළු සහ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙම මූලධර්ම හාවිතය මෙන්ම නවීන කළමනාකරණ උපක්‍රම පහ, ශිල්ප ක්‍රම පිළිබඳ මුහුගේ දැනුම නිර්ණය කිරීම පිළිස්ස මෙම විෂය අලා ප්‍රශ්න සකස් කරනු ඇත.
- (ii) කළමනාකරණය හැඳින්වීම
 

ව්‍යාපාර හැඳින්වීම හා ව්‍යාපාර මෙහෙයුම්වල ස්වාධාවය, කළමනාකරණයේ මුළුක සංකල්ප, කළමනාකරණ ක්‍රියාවලය
- (iii) මෙහෙයුම් කළමනාකරණය
 

මෙහෙයුම් කළමනාකරණය හැඳින්වීම, සැපයුම්දාය කළමනාකරණය, ගුණත්ව කළමනාකරණය, තොරතුරු කළමනාකරණය, ධාරිතා කළමනාකරණය
- (iv) මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය
 

මානව සම්පත් කළමනාකරණයේ ස්වාධාවය හා කාර්යයන්, සේවක සැලසුම්කරණය හා මාණ්ඩලිකරණය, කුසලතා කළමනාකරණය, ප්‍රතිලාභ කළමනාකරණය, සේවක හා ගුම්ක සම්බන්ධතා, මානසික ගිවිසුම හා සේවා නියුත්කි ආචාරදර්ම

මානව සම්පත් සංවර්ධනය සඳහා දුරස්ථා අධ්‍යාපන ක්‍රම උපයෝගී කරගැනීම
- (v) තොරතුරු කළමනාකරණය
 

කාර්යාල ස්වයංක්‍රීයකරණය, පද්ධති න්‍යාය, තොරතුරු පද්ධති හා කළමනාකරණ මට්ටම්, පරිගණක පද්ධති වින්‍යාසකරණය, ඉන්ට්‍රොනේට්, එක්ස්ප්‍රොනේට් සහ අන්තර්ජාලය, දත්ත පදනම්, දත්ත ගබඩා කිරීම සහ දත්ත සේවීම, දැනුම් කළමනාකරණය, පිටතින් මූලාශ්‍රකරණය, ඇමතුම් මධ්‍යස්ථාන සහ ව්‍යාපාර ක්‍රියාවල පිටතින් මූලාශ්‍රකරණය
- (vi) තව සහුගේ ආයතනික අනියෝග
 

ගෝලීයකරණය, ඉලෙක්ට්‍රොනික වාණිජ හා තාත්වික පාරිභෝගිකයන්, වාණිජ සන්දර්භයේ තව ප්‍රවීතතා (කාලය පැය 03 යි - ලකුණු 100 යි. මෙම ප්‍රශ්න පත්‍රය රවනා ස්වරූපයේ පිළිතුරු බලාපොරොත්තු වන ප්‍රශ්නවලින් සමන්වීත වේ.)